



විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය)
කාමාන්ස (බාහිර) උපාධි තාධ්‍යමාලාව
හට නිරද්‍යුග

විශ්වාසාන විෂය නිරද්‍යුග
2021

රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යාපනාංශය
කළමනාකරණ අධ්‍යාපන හා වාශ්‍රීජ විද්‍යාපිධිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



විස්තරාත්මක විෂය නිරදේශ

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධී පාඨමාලාව

නව නිරදේශය

2021 අධ්‍යයන වර්ෂය

රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඩිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

පටුන

1.	MEX 1501 – කළමනාකරණ ක්‍රියාවලිය හා කාර්යාල කළමනාකරණය	2
2.	MEX 1502 – දේශපාලන විද්‍යාව	5
3.	MEX 1503 – සූක්ෂ්ම ආර්ථික විද්‍යාව	9
4.	MEX 1504 – මූල්‍ය ගිණුම්කරණය	13
5.	MEX 1505 – තොරතුරු තාක්ෂණය හැඳින්වීම	18
6.	MEX 1506 - ගණීතය හා සංඛ්‍යානය	22
7.	MEX 1007 – Compulsory English	25
8.	MEX 2501 – රාජ්‍ය පරිපාලන විද්‍යා නාජ්‍ය හා පරිවය	29
9.	MEX 2502 – සංවිධාන වර්යාව හා සමාජ විද්‍යාව	32
10.	MEX 2503 - සාර්ව ආර්ථික විද්‍යාව	38
11.	MEX 2504 – ව්‍යාපෘති කළමනාකරණය	41
12.	MEX 2505 – අලෙවී කළමනාකරණය	44
13.	MEX 2506 – ව්‍යවස්ථා, පරිපාලන හා වාණිජ නීතිය	46
14.	MEX 3501 – රාජ්‍ය ප්‍රතිපත්ති	50
15.	MEX 3502 - සංවර්ධන පරිපාලනය	53
16.	MEX 3503 – රාජ්‍ය මූල්‍යය	58
17.	MEX 3504 - සංවර්ධන ආර්ථික විද්‍යාව	61
18.	MEX 3505 – මානව සම්පත් කළමනාකරණය	63
19.	MEX 3506 – මූල්‍ය කළමනාකරණය	65

උපාධී I කොටස

විෂය සංකේතය	විෂය	ඉගෙනුම් පැය	සම්බාර අගය	විෂයෙහි තත්ත්වය
MEX 1501	කළමනාකරණ ක්‍රියාවලිය හා කාර්යාල කළමනාකරණය	75	05	අනිවාර්යයයි
MEX 1502	දේශපාලන විද්‍යාව	75	05	අනිවාර්යයයි
MEX 1503	සූක්ෂ්ම ආර්ථික විද්‍යාව	75	05	අනිවාර්යයයි
MEX 1504	මූල්‍ය ගිණුම්කරණය	75	05	අනිවාර්යයයි
MEX 1505	තොරතුරු තාක්ෂණය හැඳින්වීම	75	05	අනිවාර්යයයි
MEX 1506	ගණිතය හා සංඛ්‍යානය	75	05	අනිවාර්යයයි
MEX 1007	Compulsory English	-	-	අනිවාර්යයයි

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 1501	
2	පාඨමාලා ඒකකයේ නම	කළමනාකරණ ක්‍රියාවලිය හා කාර්යාල කළමනාකරණය	
3	ඒකක අගය	05	
4	අධ්‍යයන වර්ෂය	01	
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	විෂයනාව	<p>රාජ්‍ය කළමනාකරණ උපාධිධාරීන් රාජ්‍ය අංශයේ සහ පෙළද්‍රගලික අංශයේ විවිධ ආයතනවල සේවාවල තිශ්ප්‍රක්ෂේත වනු ඇත. ඒ අනුව වෙනස් වන පරිසරයට සහ අනියෝගවලට මූහුණ දීමට සිපුත්ත් අවශ්‍ය වන කළමනාකරණ දැනුම සහ කුසලතා ලබා දීම මෙම පාඨමාලාව මගින් සිදුවේ.</p>	
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>කළමනාකරණ ක්‍රියාවලිය යටතේ සාකච්ඡා කරන මාත්‍රකා අතර කළමනාකරණය හැඳින්වීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මාණ්ඩලිකරණය, අධ්‍යක්ෂණය හා පාලනය යන මූලධර්ම ඇතුළත් වේ.</p>	
8	පාඨමාලා ඒකකය ඉගැන්වෙමෙන් අපේක්ෂිත එලය	<p>මෙම පාඨමාලාවට සම්පූර්ණ කිරීමෙන් පසුව ශිෂ්‍යයින්ට කළමනාකරණයේ සහ සංවිධානවල වැදගත්කම වටහා ගත හැකි වේ. එමෙන්ම කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන ක්‍රියාකාරකම්, කළමනාකරුවන් ලබා ගත යුතු විවිධ කළමනාකරණ කුසලතාවන් හා ඔවුන්ගේ කාර්යභාරයන් ද එමගින් ඔවුන්ට තම ආයතනවලට ලබා දිය හැකි දායකත්වයන් ද අවබෝධ කර ගත හැකි වේ. පහත සඳහන් කේෂත්‍රයන්ට අදාළ විෂයානුබඳ්ද දැනුම සහ ඇළානාත්මක දක්ෂතා ලබා දීමට අපේක්ෂා කෙරේ.</p> <ol style="list-style-type: none"> 1. කළමනාකරණ න්‍යායේ පදනම, න්‍යායන් හා භාවිතයන් 2. කළමනාකරණ හා සමාජය : කළමනාකරුවන්ගේ සමාජ වගකීම් හා ආචාර ධර්ම 3. සැලසුම් කිරීම : සැලසුම් කිරීමේ ස්වභාවය සහ එහි අරමුණු, පරමාර්ථ, උපාය ක්‍රම, ප්‍රතිපත්ති සහ සැලසුම් කිරීමේ සීමාවන් 4. සංවිධානය කිරීම : සංවිධානය කිරීමේ අරමුණු, මූලික දෙපාර්තමේන්තුකරණය, රේඛිය හා මාණ්ඩලික අධිකාරිය, විමධ්‍යගතකරණය, එලදායී ලෙස සංවිධානය කිරීම සහ සංවිධාන සංස්කෘතිය 5. මාණ්ඩලිකරණය : මානව සම්පත් කළමනාකරණය සහ තොරා ගැනීම, පුහුණු කිරීම, කාර්යක්ෂමතාවය ඇශායීම, සේවක ප්‍රවර්ධනය 6. නායකත්වය : මාන්ව සම්පත් මෙහෙයුම්, අනිප්‍රේරණය, නායකත්වය, සන්නිවේදනය 7. පාලනය : පාලන ක්‍රියාවලිය සහ පාලන ක්‍රම, පාලන විධි හා තොරතුරු තාක්ෂණය 	
9	පාඨමාලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණන
	1. කළමනාකරණය කිරීම සහ කළමනාකරුවන්	<ol style="list-style-type: none"> 1.1 සංවිධාන සහ කළමනාකරණයේ අවශ්‍යතාවය 1.2 කළමනාකරණ ක්‍රියාවලිය 1.3 කළමනාකරුවන් බිජි කිරීම 1.4 කළමනාකරණ මට්ටම් 1.5 කළමනාකරණ කුසලතා 	පැය 7.5
	2. කළමනාකරණය වින්තනයේ විකාශනය	<ol style="list-style-type: none"> 2.1 විද්‍යාත්මක කළමනාකරණ පාසල 2.2 සම්භාව්‍ය කළමනාකරණය 2.3 කළමනාකරණ න්‍යායේ තුනතන වර්ධනයන් 	පැය 7.5
	3. සැලසුම් කිරීම	<ol style="list-style-type: none"> 3.1 සැලසුම් කිරීම 3.2 සැලසුම් කිරීමේ අවශ්‍යතාවය 	පැය 10

සියලුම හිමිකම් ඇවරිණි. ප්‍රකාශන අයිතිය © ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතු වේ. (පිටු අංක.2)

		3.3 විධිමත් සැලසුම් ක්‍රියාවලිය 3.4 සැලසුම් කිරීමට තිබෙන බාධාවන් හා සීමාවන් 3.5 සැලසුම් කිරීමේ මට්ටම්	
	4. සංවිධානය කිරීම	4.1 සංවිධානය කිරීමේ මූලධර්ම 4.2 දෙපාර්තමේන්තු අනුව සංවිධානය කිරීම 4.3 රේඛිය හා මාණ්චලික සංවිධානය 4.4 කාර්ය බලමුව සහ කමිටු	පැය 7.5
	5. මානව සම්පත් කළමනාකරණය	5.1 මානව සම්පත් සැලසුම් කිරීම 5.2 බඳවා ගැනීම 5.3 තෝරා ගැනීම 5.4 නමිනිකරණය / සමාජානුයෝගනය 5.5 පුහුණුම සහ සංවර්ධනය 5.6 කාර්යාල ඇගයීම හා වන්දි ගෙවීම 5.7 උසස්වීම්, මාරු වීම්, සේවය පහල දැමීම හා වෙන් කර තැබීම	පැය 7.5
	6. නායකකරණය	6.1 අභිජ්‍රේරණය 6.2 අභිජ්‍රේරණ න්‍යායන් 6.3 නායකත්වය 6.4 සන්නිවේදනය 6.5 එලදායක සන්නිවේදනයේ වැදගත්කම 6.6 සන්නිවේදන ක්‍රියාවලිය	පැය 05
	7. පාලනය	7.1 කළමනාකාරීන්ට පාලනය යන්නෙහි අර්ථය පැහැදිලි කිරීම 7.2 පාලන ක්‍රියාවලිය 7.3 කළමනාකාරීන්ට පාලන ක්‍රම	පැය 10
	8. කාලීන කළමනාකරණ අභියෝග	8.1 ව්‍යාපාර සම්බන්ධයෙන් ආවාර ධර්ම හා සමාජ වගකීම 8.2 ජාත්‍යන්තර කළමනාකරණය 8.3 කළමනාකරණ අභියෝග	පැය 05
	9. කාර්යාල කළමනාකරණය	9.1 කාර්යාල කළමනාකරණය හැඳින්වීම 9.2 කාර්යාල පරිසරය කළමනාකරණය 9.3 කාර්යාල වාර්තා හා තොරතුරු කළමනාකරණය 9.4 කාර්යාල කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම 9.5 තුනන කාර්යාල කළමනාකරණ ක්‍රම	පැය 15
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයන හා සම්මත්තුණ	
11	අශේෂ තුම්බේදය	අවසාන පරීක්ෂණය 100%	

12	තිරදේශීකන ග්‍රන්ථ <ol style="list-style-type: none"> 1. S.P. Robbins, (1986), Management Concepts and Practices, Prentice Hall, Canada, Ontario. 2. Peter F. Drucker, (1975), Management Tasks, Responsibility Practices, Allied Publishers Private Limited, Bombay. 3. BUS 1301 - Introduction to Management, Course Manual, Department of Business Administration, University of Sri Jayewardenepura. (2008/2009) 4. Chandan J.S. (1996) Management: Theory and Practice, Vikas Publishing House Pvt Ltd, New Delhi, India. 5. Stoner A.F, Freeman R.F., Gilbter D.R., (1995), Management 6th edition, Prentice Hall, USA. 6. අනිල් වන්දු කුමාර, (1999), කළමනාකරණ මූලධර්ම : සංක්ලේෂ සහ කාර්යයන්, දිපානි මුද්‍රණාලය, නුගේගොඩ. 7. එම්. වී. එස්. උදයාග, (2004), කළමනාකරණය සරල බසින්. 8. Balachandran, V. and Chandrasekaran, V. (2009), office Management, Tata McGraw- Hill Education Pvt, New Delhi. 9. Heyel, C. (1972) Handbook of Modern office Management and Administrative Service, McGraw – Hill Inc. USA. 10. Chinnaiah, C.S. (1990). Office Management in government department, Sri Lanka.
----	---

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 1502
2	පාඨමාලා ඒකකයේ නම	දේශපාලන විද්‍යාව
3	ඒකක අගය	05
4	අධ්‍යාපන වර්ෂය	01
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>දේශපාලනය පුද්ගලයින් කෙරෙහිත්, සමාජ සංවිධාන කෙරෙහිත්, සංස්ක්‍රීත බලපැමක් ඇති කරන තීරණාත්මක සාධකයකි. එබැවින් පුද්ගලයින්ටත් විවිධ සංවිධානවලටත් දේශපාලනය පිළිබඳ දැනුම ඉතාමත්ම ප්‍රයෝගනවත්ය. කළමනාකරණ හා පරිපාලන ක්ෂේත්‍රවාල කටයුතු කිරීමේදී දේශපාලන පරිසරය පිළිබඳව පුළුල් අවබෝධයක් පැවතීම අවශ්‍ය වේ. කළමනාකරණවෙකුගේ හා පරිපාලකයෙකුගේ හැසිරීමට බලපාන විවිධ දේශපාලනමය කරුණු පිළිබඳව විද්‍යාත්මක දැනුමක් හා අවබෝධයක් ලබා දීම පිණිස මෙම පාඨමාලා ඒකකය සැලසුම්කර තිබේ.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) සම්භාව්‍ය දේශපාලන වින්තයෙහි එන මූලික දේශපාලන සිද්ධාන්ත, න්‍යායන් හා සංකල්ප පිළිබඳව අධ්‍යාපනය කිරීම.</p> <p>ආ) ලංකාවේ ආණ්ඩුක්ම විකාශනය හා දේශපාලන ආයතන රාමුව පිළිබඳව අධ්‍යාපනය කිරීම.</p> <p>ඇ) ශ්‍රී ලාංකිය දේශපාලන පරිසරය තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ ක්‍රමය, මැතිවරණ ක්‍රමය, මහජන මතය, බලපැමි කණ්ඩායම් ක්‍රියාකාරීත්වය, වෘතිය සම්ති ක්‍රියාකාරීත්වය සහ විවිධ දේශපාලන සංස්ථා හා බලවේග හඳුනා ගැනීම.</p> <p>ඇ) ශ්‍රී ලාංකිය දේශපාලන පරිසරය තුළ පවතින තත්කාලීන දේශපාලන ගැටළු හඳුනා ගැනීම මෙම පාඨමාලා ඒකකය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණු වේ.</p>
8	පාඨමාලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>අ) සම්භාව්‍ය දේශපාලන වින්තනය තුළ අධ්‍යාපනය කෙරෙන ප්‍රජාතන්ත්‍රිය සිද්ධාන්ත, න්‍යායන් හා සංකල්ප පිළිබඳව අවබෝධය.</p> <p>ආ) ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්ම විකාශනයෙහි ස්වභාවය වටහා ගැනීම.</p> <p>ඇ) දේශපාලන යාන්ත්‍රණයෙහි ආයතනික රාමුව පිළිබඳ අවබෝධය.</p> <p>ඇ) ශ්‍රී ලාංකික දේශපාලන පරිසරය තුළ ක්‍රියාත්මක වන විවිධ දේශපාලන සංස්ථා හා බලවේගවල පැන නැගීම, ස්වභාවය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය.</p> <p>ඉ) ශ්‍රී ලාංකිය දේශපාලන පරිසරය කළින් කළට මත්‍වන තත්කාලීන දේශපාලන ගැටළු පිළිබඳ අවබෝධය.</p> <p>ඊ) අනෙක්නා අවබෝධය හා විශ්වාසය, එකිනෙකාට ගරු කිරීම, ගැටළු කළමනාකරණය මානවවාදී ආකල්ප වැනි හර පද්ධතින්වල වට්නාකම පිළිබඳව අවබෝධය.</p>
9	පාඨමාලාවේ අන්තර්ගතය	

ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	පැය ගණන
1. හැඳින්වීම	1.1 දේශපාලන විද්‍යාවේ ස්වභාවය 1.2 දේශපාලන විද්‍යාව පිළිබඳ නිර්වචනය 1.3 පෙරදිග හා අපරදිග දේශපාලන වින්තනය 1.4 දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය	පැය 04
2. රාජ්‍යය	2.1 රාජ්‍ය පිළිබඳ නිර්චිතය 2.2 රාජ්‍ය හා වෙනත් සමාජ සංවිධාන 2.3 රාජ්‍ය හා සමාජය 2.4 රාජ්‍ය හා ආණ්ඩුව 2.5 රාජ්‍ය හා ස්වේච්ඡා සමාගම් 2.6 රාජ්‍ය හා ජාතිය	පැය 04
3. රාජ්‍යයේ ප්‍රහවය	3.1 දේශපාලන විද්‍යාය 3.2 සමාජ සම්මුතිය 3.3 මාත්‍රාමූලිකවාදය 3.4 පිතාමූලිකවාදය 3.5 බලවාදය 3.6 විකාශනාත්මකවාදය 3.7 රාජ්‍යයේ බිජිවීම පිළිබඳ සමාජවාදී විග්‍රහය	පැය 08
4. රාජ්‍ය ස්වභාවය	4.1 රාජ්‍යයේ අරමුණු හා අවශ්‍යතාවය 4.2 රාජ්‍යයේ මූලිකාංග 4.2.1 නිශ්චිත තුම් ප්‍රදේශ 4.2.2 ජනගහනය 4.2.3 ආණ්ඩුව 4.2.4 ස්වාධීපත්‍ය බලය	පැය 04
5. ආණ්ඩුව	5.1 රාජ්‍යයේ නියෝජනීය ලෙස ආණ්ඩුවේ ස්වභාවය 5.2 ආණ්ඩුකුම වර්ගීකරණය 5.2.1 ප්‍රජාතනත්ත්වය හා ඒකාධීපති ආණ්ඩු 5.2.2 ඒකීය හා සන්ධිය 5.2.3 නමුෂ සහ අනමුෂ 5.2.3 පාර්ලිමේන්තු හා ජනාධීපති ආකෘතිය	පැය 04
6. ස්වාධීපත්‍ය	6.1 ස්වාධීපත්‍ය සංකල්ප පිළිබඳ නිර්චිතය 6.2 ස්වාධීපත්‍ය සංකල්ප මූලික ලක්ෂණ 6.3 ස්වාධීපත්‍යයේ ප්‍රමේණ 6.4 ස්වාධීපත්‍ය පිළිබඳ විවේචන හා එහි ප්‍රායෝගිකත්වය	පැය 04
7. අධිකිවාසිකම්	7.1 අධිකිවාසිකම් පිළිබඳ නිර්චිත හා එහි	පැය 04

සියලුම හිමිකම් ඇවරේකී. ප්‍රකාශන අධිකිය © ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සකු වේ. (පිටු අංක.6)

	<p>ස්වභාවය</p> <p>7.2 අයිතිවාසිකම් වර්ගීකරණය</p> <p>7.3 අයිතිවාසිකම් ලෝකයේ තහවුරු වීම</p> <p>7.4 අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත විධි විධාන</p> <p>7.5 අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ පියවර</p> <p>7.6 අයිතිවාසිකම් සඳහා පවතින බාධක</p>	
8.	<p>නිදහස</p> <p>8.1 නිදහස පිළිබඳ නිර්ච්චන</p> <p>8.2 නිදහස වර්ගීකරණය</p> <p>8.3 අයිතිවාසිකම්වල එළයක් ලෙස නිදහස</p>	පැය 03
9.	<p>සමානාත්මකාවය</p> <p>9.1 සමානාත්මකාවය පිළිබඳ නිර්ච්චන හා එහි ස්වභාවය</p> <p>9.2 විශේෂ වර්ගසාද බැහැර කිරීමේ හා අවම අවස්ථා සහතික කිරීමේ වැදගත්කම</p>	පැය 03
10.	<p>නීතියේ ආධිපත්‍ය</p> <p>10.1 නීතියේ ආධිපත්‍ය සංකල්පයේ ස්වභාවය හා එහි වැදගත්කම</p> <p>10.2 නීතියේ ආධිපත්‍ය පිළිබඳ A. V. බිජිසිගේ විග්‍රහය</p> <p>10.3 නීතියේ ආධිපත්‍ය සංකල්පයේ ප්‍රායෝගික වට්‍යාකම</p>	පැය 03
11.	<p>බලතල බෙදීමේ න්‍යාය</p> <p>11.1 බලතල බෙදීම යන්නෙහි අර්ථය</p> <p>11.2 මොන්ටේස්කුගේ විග්‍රහය</p> <p>11.3 බලතල බෙදීමේ න්‍යායෙහි හාවිතය</p> <p>11.4 බලතල බෙදීමේ න්‍යායෙහි ප්‍රායෝගිකත්වය</p>	පැය 04
12.	<p>ලංකාවේ ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණ I</p> <p>12.1 කෝල්ඛක් ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණය</p> <p>12.2 මැකලම් ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණය</p> <p>12.3 මැනිං ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණය</p> <p>12.4 දෙවන මැනිං ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණය</p>	පැය 04
13.	<p>ලංකාවේ ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණ II</p> <p>13.1 බොනමෝර් ආණ්ඩුකුම ප්‍රතිසංස්කරණ</p> <p>13.1.1 සර්වජනන්ද බලය</p> <p>13.1.2 රාජ්‍ය මන්ත්‍රණ සභාව</p> <p>13.1.3 විධායක කාරකසභාව ක්‍රමය</p> <p>13.1.4 ආණ්ඩුකාරභූරය</p> <p>13.1.5 රාජ්‍ය නිලධාරීන් තිශේෂා</p> <p>13.2 සෝල්බරී ආණ්ඩුකුම</p> <p>13.2.1 ද්වී මණ්ඩල ව්‍යවස්ථාදායකය</p> <p>13.2.2 අගමැති හා අමාත්‍ය මණ්ඩලය</p> <p>13.2.3 ආණ්ඩුකාර දුරය</p>	පැය 06
14.	<p>නිදහස් ලංකාවේ ආණ්ඩුකුම</p> <p>14.1 බොම්බියන් තත්වයේ ආණ්ඩුකුමය</p>	පැය 08

සියලුම හිමිකම් ඇවරේකී. ප්‍රකාශන අයිතිය © ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතු වේ. (පිටු අංක.7)

	<p>14.1.1 දේශපාලන නිදහස සම්බන්ධ විධිවිධාන</p> <p>14.1.2 ද්වී මණ්ඩල ව්‍යවස්ථාදායකය</p> <p>14.1.3 අගමැති හා අමාත්‍ය මණ්ඩලය</p> <p>14.1.4 ආගාණ්ඩුකාරධුරය</p> <p>14.1.5 දේශපාලන නිදහස පිළිබඳ විච්චෙන</p> <p>14.2 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව</p> <p>14.2.1 ජාතික රාජ්‍ය සභාව</p> <p>14.2.2 අගමැති හා අමාත්‍ය මණ්ඩලය</p> <p>14.2.3 ජනාධිපතිධුරය</p>	
15.	<p>වත්මන් ලංකාවේ ආණ්ඩු ක්‍රමය</p> <p>15.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රමය</p> <p>15.2 පාර්ලිමේන්තුව</p> <p>15.3 මැතිවරණ ක්‍රමය</p> <p>15.4 ඔම්බුඩ්මන්දුරය</p> <p>15.5 ජනමත විවාරණය</p> <p>15.6 අධිකරණ පද්ධතිය</p>	පැය 08
16.	<p>ලාංකිය දේශපාලනයේ කාලීන ප්‍රවනතා සහ ගැටළු</p>	පැය 04
10	පාසුමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යාපන හා සම්මත්තුණ
11	අැයකීම් ක්‍රමවේදය	අවසාන පරීක්ෂණය 100%
12	<p>නිරදේශීක ග්‍රන්ථ</p> <ol style="list-style-type: none"> Agarwal.R.C. Political Theory. New Delhi,S.Chand & Co Ltd Appadori.A. The Substance of Politics, London, Oxford University press. Asirivantham.E. Political Theory. New Delhi, S.Chand & co Ltd. Cooray.J.aA.L. Constitutional and Administrative Law of Sri Lanka. Colombo, Sumathi Publishers. Gilchrist.R.N. Principles of Political Science. London Longman. Jenings.Ivor. The Constitution of Ceylon. London, Oxford University press. Laski H.J. Grammar of Politics. London Allen & Unwin Ltd. Namasivayam.S. The Legislature of Ceylon. London, Faber & Feber. Saran.P. Government and Politics in Ceylon. New Delhi, Metropolitan Book Co. Ltd. Weerawardana.I.D.S. Government and Politics in Ceylon. Colombo, Ceylon Economic Research Association. Wikramanayake.A. The Executive Presidency. Colombo, Godage Brothers. Wilson.AJ. Politics in Sri Lanka. MacMillon. අබේසිංහ. බඩිලිවි.ඒ. 1972 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය. එස් ගොඩගේ සහෝදරයේ විතානවසම්. අතුල. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය සහ දේශපාලනය. තරංග පින්ටර්ස් විල්සන්. එ. ජේ. දේශපාලන න්‍යාය ධර්ම හා ආණ්ඩු ක්‍රමය. ශ්‍රී ලංකා ප්‍රකාශන සමාගම වරණපාල. බඩිලිවි. එ. විශ්වා. දේශපාලන හා සමාජ න්‍යාය, එස් ගොඩගේ සහෝදරයේ 	

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පායමාලාව

පායමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පායමාලා ඒකකයේ සංකේතය	MEX 1503	
2	පායමාලා ඒකකයේ නම	සූක්ෂ්ම ආර්ථික විද්‍යාව	
3	ඒකක අගය	05	
4	අධ්‍යාපන වර්ෂය	01	
5	දේශනා මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	විශාලුතාව	<p>සූක්ෂ්ම ආර්ථික විද්‍යාව මූලික වගයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ ආර්ථිකය සැදුම්ලත් තහි ඒකකයක ආර්ථික හැකිවීමයි. ආයතනයක් ලාභ ලැබීම හෝ සමාජ සුහාසාධනය පෙර දැරිකරගෙන ක්‍රියාත්මක වූවද සූක්ෂ්ම ආර්ථික විද්‍යාව ඒ සැම ආයතනයකටම තම සීමිත සම්පත් කාර්යක්ෂමව හා එලදායීව යොදා ගැනීමට මග පෙන්වීමක් කරනු ලබයි. මෙම පායමාලාව සැලසුම් කර ඇත්තේ සූක්ෂ්ම ආර්ථික විද්‍යා මූලධර්ම හඳුන්වා දීමත්, එම මූලධර්ම විවිධ තත්ත්වයන් යටතේ එලදායී තීරණ ගැනීම සඳහා හාවිතා කළ හැකි ආකාරය පෙන්වා දීමටත්ය.</p>	
7	පායමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>මෙම පායමාලාවේ මූලික අරමුණ වන්නේ, දිෂ්‍යයාට සූක්ෂ්ම ආර්ථික විශ්ලේෂණයේ ඇති සංකල්ප සහ මූලධර්ම පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. එමෙන්ම ව්‍යාපාර, කර්මාන්ත සහ රජය සම්බන්ධයෙන් එම සංකල්ප සහ මූලධර්මයන් යොදා ගත හැකි ආකාරය ඉගැන්වීම මෙම පායමාලාවේ තවත් අරමුණකි.</p>	
8	පායමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම පායමාලාව අවසානයේදී දිෂ්‍යයාට;</p> <p>අ) හිගකම නැමති ගැටළුව විසදා ගැනීම සඳහා ආර්ථික විද්‍යා සංකල්ප හාවිතා කළ හැකි ආකාරය අවබෝධ කර ගැනීමට.</p> <p>ආ) වෙළඳපොලේ හාකේඛ මිල තීරණය කිරීම සඳහා ඉල්ලුම්, සැපයුම් බලවේග ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීමට.</p> <p>ඇ) ආයතන, රජය සහ පාරිභෝගිකයන් වැනි ඒකකවලින් වෙළඳපොල ආර්ථිකයන මනාව ක්‍රියාත්මක වීම සඳහා ලැබෙන දායකත්වය හඳුනා ගැනීමට.</p> <p>ඇෂ) විවිධ වෙළඳපොල ආකෘති ඒවායේ ලක්ෂණ පිරිවැය අනුව විශේෂණය කිරීමට හැකියාව තිබිය යුතුය.</p>	
9	පායමාලාවේ අන්තර්ගතය		
ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	පැය ගණන	
1) හැඳින්වීම	<p>1.1 ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ විෂය පථය</p> <p>1.2 මූලික ආර්ථික විද්‍යා ගැටළුව</p> <p>1.3 ආර්ථික විද්‍යා විශ්ලේෂණයේ දිල්පය</p> <p>1.4 සූක්ෂ්ම ආර්ථික විද්‍යාව සහ සාර්ථක ආර්ථික විද්‍යාව අතර වෙනස</p> <p>1.5 අනිමලානුරුපී සහ යථානුරුපී ආර්ථික විද්‍යාව අතර වෙනස</p> <p>1.6 හිගකම, තොරා ගැනීම, ආවස්ථික පිරිවැය සහ නිෂ්පාදන හැකියා මායිම් වකුය</p>	පැය 10	

2) ඉල්ලම, සැපයුම, සමතුලිතය සහ රජයේ මැදිහත්වීම	<p>2.1 ඉල්ලම සහ සැපයුම් තාක්ෂණය</p> <p>2.2 සමතුලිත මිල සහ ප්‍රමාණය</p> <p>2.3 සමතුලිතයේ වෙනස්වීම</p> <p>2.4 පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්තය</p> <p>2.5 ඉල්ලම නම්වතාවය</p> <p>2.6 මිල සැපයුම් නම්වතාවය</p> <p>2.7 වෙළඳපොල ආර්ථිකයක රාජ්‍ය මැදිහත්වීම (අවම මිල / උපරිම / බඳු)</p>	පැය 10
3) පාරිභෝගික හැසිරීම තාක්ෂණය	<p>3.1 හැදින්වීම</p> <p>3.2 සංඛ්‍යා සූචක (ආන්තික උපයෝගිතා තාක්ෂණය)</p> <p>3.2.1 උපයෝගිතා ලේඛන වකු</p> <p>3.2.2 හිතවන උපයෝගිතා තාක්ෂණය</p> <p>3.2.3 එක් හාණ්ඩියක් සම්බන්ධයෙන් පාරිභෝගික සමතුලිතය</p> <p>3.2.4 පාරිභෝගික ඉල්ලම් වකුය ව්‍යුත්පන්න කිරීම</p> <p>3.2.5 ආන්තික උපයෝගිතා ප්‍රවේශයේ සීමා</p> <p>3.3 ක්‍රම සූචක (උපේක්ෂා උපයෝගිතා තාක්ෂණය)</p> <p>3.3.1 උපේක්ෂා වකු</p> <p>3.3.2 උපේක්ෂා වකුයේ බැඳුම</p> <p>3.3.3 අයවැය සංරෝධකය</p> <p>3.3.4 පාරිභෝගික සමතුලිතය</p> <p>3.3.5 ආදායම් පාරිභෝගන වකුය සහ ඒන්ජල් වකුය</p> <p>3.3.6 මිල පරිභෝගන වකුය සහ පාරිභෝගික ඉල්ලම් වකුය</p>	පැය 10
4) නිෂ්පාදන තාක්ෂණය	<p>4.1 හැදින්වීම</p> <p>4.2 එක් විවෘත යෙදුමුක් පවතින අවස්ථාවක නිෂ්පාදනය</p> <p>4.2.1 මූල්, සාමාන්‍ය සහ ආන්තික නිෂ්පාදනය</p> <p>4.2.2 නිෂ්පාදනයේ අදියර</p> <p>4.2.3 හිතවන ආන්තික එලදා තාක්ෂණය</p> <p>4.2.4 එක් විවෘත සාධකයක ප්‍රශස්ථ යෙදුමුක්</p> <p>4.3 විවෘත සාධක දෙකක් පවතින අවස්ථාවක නිෂ්පාදනය</p> <p>4.3.1 දිගු කාලීන නිෂ්පාදන ක්‍රියය</p> <p>4.3.2 සම නිෂ්පාදන වකුය</p> <p>4.3.3 හිතවන ආන්තික කිල්පීය ආදේශන අනුපාතය</p>	පැය 10

	<p>4.3.4 පුරුණ ආදේශන සහ අනුපූරක යෙදවුම් සම්බන්ධයෙන් සම නිෂ්පාදන වතුය</p> <p>4.3.5 සම පිරිවැය වතු</p> <p>4.3.6 ආයතනයක දිගුකාලීන සමතුලිතය</p> <p>4.3.7 නිෂ්පාදන ප්‍රසාරණ පථය</p> <p>4.3.8 සාධක ආදේශනය</p> <p>4.3.9 පරිමානාණුකුල එල</p>	
5) පිරිවැය නත්තාය සහ ලාභ උපරිමකරණය	<p>5.1 පිරිවැය ගණනය කිරීම</p> <p>5.2 කෙටි කාලීන පිරිවැය</p> <p>5.3 නිෂ්පාදන සහ පිරිවැය වතු අතර සම්බන්ධය</p> <p>5.4 පිරිවැය වතු අතර සම්බන්ධය</p> <p>5.5 දිගුකාලීන පිරිවැය</p> <p>5.6 ආර්ථික උපරිමැසුම් සහ නොඩිරිමැසුම්</p> <p>5.7 ලාභ උපරිමකරණය</p> <p>5.7.1 සමාජාර ප්‍රවේශය යටතේ ලාභ උපරිමකරණය</p> <p>5.7.2 ආන්තික ප්‍රවේශය යටතේ ලාභ උපරිමකරණය</p>	පැය 10
6) වෙළඳපොල ආකෘතිය	<p>6.1 පුරුණ තරගකාරය</p> <p>6.1.1 ලක්ෂණ</p> <p>6.1.2 ආයතනයක කෙටි කාලීන සමතුලිතය</p> <p>6.1.3 ආයතනයක වසා දැමීමේ ලක්ෂ්‍යය</p> <p>6.1.4 ආයතනයක කෙටි කාලීන සැපයුම් වතුය</p> <p>6.1.5 වෙළඳපෙළේ කෙටි කාලීන සමතුලිතය</p> <p>6.1.6 ආයතනයේ දිගු කාලීන සමතුලිතය</p> <p>6.1.7 දිගු කාලීන වෙළඳපොල සමතුලිතය</p> <p>6.2 ඒකාධිකරණය</p> <p>6.2.1 ලක්ෂණ</p> <p>6.2.2 ඒකාධිකාරයක් ඇති වීමට හේතු</p> <p>6.2.3 ඉල්ලුම සහ අයහාරය</p> <p>6.2.4 පිරිවැය</p> <p>6.2.5 ඒකාධිකාරී ආයතනයක සමතුලිතය</p> <p>6.2.6 මිල විශේෂිකරණය</p> <p>6.3 ඒකාධිකාරී තරගය</p> <p>6.3.1 ලක්ෂණ</p> <p>6.3.2 කෙටිකාලීන සමතුලිතය</p> <p>6.3.3 දිගුකාලීන සමතුලිතය</p>	පැය 15

		<p>6.4 කතිපයාධිකාරය</p> <p>6.4.1 ලක්ෂණ</p> <p>6.4.2 කතිපයාධිකාරී ආකෘති</p> <p>6.4.3 ව්‍යවර්තික ඉල්ලුම් වකුය</p> <p>6.4.4 කුනොට (cournot) ආකෘතිය</p> <p>6.4.5 මිල නායකත්වය</p>	
10	පාසුමාලාව පවත්වාගෙන යන ආකාරය	සම්මන්ත්‍රණ සහ ස්වයං අධ්‍යයනය	
11	අැගස්ම් ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය :100%	
12	නිරද්‍යික ග්‍රන්ථ	<ol style="list-style-type: none"> 1. Slomon, J., Economics, Seventh Edition, Prentice Hall, 2000 2. Koutsoyiannis, A., Modern Microeconomics, Second Edition, ELBS, 1994 3. එම.ඒ.කමුදිනී ත්‍රියාලතා, ආර්ථික විද්‍යාව, පුරුම මුද්‍රණය, 2014 	

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාසුලාව

පාසුලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාසුලා ඒකකයේ සංකේතය	MEX 1504	
2	පාසුලා ඒකකයේ නම	මූල්‍ය ගිණුම්කරණය	
3	ඒකක අගය	05	
4	අඛ්‍යයන වර්ෂය	01	
5	දේශන මාධ්‍යය	සිංහල සහ ඉංග්‍රීසි	
6	විෂයාත්මක ඒකකය	<p>සංවිධානයේ ප්‍රධාන තොරතුරු පද්ධතියට අවශ්‍ය ගිණුම්කරණ තොරතුරු අවබෝධ කර ගැනීම සහ සැපයීම පහසු කරලීම මෙම විෂයයෙන් අරමුණු කරනු ලැබේ. මූල්‍ය ගිණුම්කරණ තොරතුරු භාවිතයෙන් දැනුවත් තීරණ ගැනීමටද මෙම විෂය උපකාර වේ. ගිණුම්කරණ පරිසරය, ගිණුම්කරණ ක්‍රියාවලිය, සීමිත සමාගම්, සමූහ සමාගම් ඇතුළු ආර්ථික ඒකකයන්ගේ මූල්‍ය ගිණුම් ප්‍රකාශන සකස් කිරීම සහ තොරතුරු ගිණුම්කරණ ප්‍රමිත කිහිපයකට අයදුම්කරුවන් යොමු කිරීම, ප්‍රධාන වශයෙන්ම පාසුලාවෙන් අපේක්ෂා කරනු ලැබේ.</p>	
7	පාසුලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) ඕනෑම ව්‍යාපාර සංවිධානයක තොරතුරු පද්ධතිය තුළ ගිණුම්කරණ තොරතුරු පද්ධතිය ගොඩ නාගෙන පවත්වා ගෙන යයි.</p> <p>ආ) ගිණුම්කරණයට අදාළ සංක්‍රාන්ත්මක සහ රෙගුලාසිමය රාමුව පිළිබඳව අවබෝධයක් ලබා දීම.</p> <p>ඇ) ව්‍යාපාරයක ගිණුම්කරණයට අදාළ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සහ භාවිතා කිරීම.</p> <p>ඈ) ව්‍යාපාරයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට එළඳායි ලෙස දායක වීමට මග සැලසීම.</p>	
8	පාසුලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>අ) ගිණුම්කරණයේ ස්වභාවය සහ වපසරිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම</p> <p>ආ) න්‍යායාත්මක දැනීම සහ ගිණුම්කරණයේ පාරිභාෂිකයන් පිළිබඳව දැනීම ලබා ගැනීමට</p> <p>ඇ) ගිණුම්කරණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට</p> <p>ඈ) ව්‍යාපාර ආයතනවල මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමට</p> <p>ඉ) හඳුන්වා ව්‍යාපාර විසුරුවා හැරීමට සහ පරිවර්තනය කිරීමට ගිණුම තැබීමට</p> <p>ඊ) සමූහ සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට</p> <p>උ) මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු අර්ථකථනය කිරීමට</p> <p>සියුන්ට හැකිවිය යුතුය</p>	
9	පාසුලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	
	1. ගිණුම්කරණය හැදින්වීම	<p>1.1 ගිණුම්කරණයේ කාර්යභාරය</p> <p>1.2 තොරතුරු පද්ධතියක් වශයෙන් ගිණුම්කරණය</p> <p>1.3 ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන පාර්ශව</p> <p>1.4 ගිණුම්කරණයේ ප්‍රහේද</p> <p>1.5 මූල්‍ය සහ කළමනාකරණ ගිණුම්කරනයේ වෙනස</p> <p>1.6 බාහිර පාරිසරික සාධක</p>	පැය 03

	2. ව්‍යාපාරික ගණුදෙනු සහ ගිණුම්කරණ සම්කරණ	2.1 ඒකක සංකල්ප 2.2 ගිණුම්කරණ සම්කරණයෙහි ගණුදෙනු වාර්තා කිරීම	පැය 02
	3. ගිණුම්කරණ ක්‍රියාවලිය	3.1 දේවිත්වසටහන් ක්‍රමය හාවිතා කරමින් ගණුදෙනු වාර්තා කිරීම 3.2 මූලික ගිණුම්කරණ පොත් සකස් කිරීම 3.3 ලෙපරය සහ ගේජ පිරික්සුම 3.4 වැරදි නිවැරදි කිරීම 3.5 බැංකු සැසදුම් ප්‍රකාශය 3.6 පාලන ගිණුම	පැය 07
	4. තනි ව්‍යාපාරිකයෙකුගේ මූල්‍ය ප්‍රකාශ	4.1 කාලච්චේද අවසාන ගැලපුම 4.1.1 මූල්‍ය සහ අවසාන තොග 4.1.2 ක්ෂයවීම් 4.1.3 උපවිත සහ කළින් ගෙවීම් 4.1.4 බොල් අඩමාන ගෙය 4.1.5 තොග හානි 4.1.6 ලැබිය යුතු ආදායම සහ කළින් ලද ආදායම 4.2 නිෂ්පාදන වෙළඳ සහ ලාභ අලාභ ගිණුම 4.3 ආදායම් ප්‍රකාශය 4.4 අයිතිකරුගේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය 4.5 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 4.6 ගිණුම්කරණ සංකල්ප 4.6.1 ඒකක සංකල්පය 4.6.2 මූල්‍ය මිනුම් 4.6.3 දිගින් දිගටම පැවැත්ම 4.6.4 කාලච්චේද 4.6.5 එතිහාසික පිරිවැය 4.6.6 උපවිත 4.6.7 ගැලපුම් 4.6.8 විවක්ෂණ 4.6.9 උපලබිධ 4.6.10 යථානුරූපහාවය 4.7.11 ප්‍රමාණාත්මකහාවය 4.7.12 අනුරුපිතාවය	පැය 06
	05. හවුල් ව්‍යාපාර ගිණුම	5.1 හවුල් ව්‍යාපාර ගිණුම හැඳින්වීම 5.1.1 හවුල් ව්‍යාපාර ගිවිසුම 5.1.2 හවුල් ව්‍යාපාර අයුරා පනතේ වගන්ති 24 සහ 42 5.2 විසර්ජන ගිණුම 5.3 ජ්‍යෙගම ගිණුම 5.4 ප්‍රාග්ධන ගිණුම 5.5 ආදායම් ප්‍රකාශය 5.6 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 5.7 හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වීම (මූල්‍ය වර්ෂය මුලදී සහ අවසානයේදී)	පැය 10

		<p>5.8 කිරීති නාමය වාර්තා කිරීම</p> <p>5.9 වත්කම් ප්‍රත්‍යාගණනය</p> <p>5.10 හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම (ඒකවර විසුරුවා හැරීම)</p> <p>5.11 හවුල් ව්‍යාපාරයක් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම</p>	
	06. මූල්‍ය ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුව සහ රෙගුලාසි රාමුව	<p>6.1 සංකල්පනාත්මක රාමුවේ අරමුණු</p> <p>6.2 සංකල්පනාත්මක රාමුවෙන් ආවරණය වන කරුණු</p> <p>6.3 මූල්‍ය ප්‍රකාශන වල අරමුණු</p> <p>6.4 මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ (මූලික සහ ද්වීතීයික ලක්ෂණ)</p> <p>6.5 බලපවත්වන උපකල්පන</p> <p>6.6 මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග (වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම්)</p> <p>6.7 මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීම</p>	පැය 02
	07. වත්කම් සඳහා ගිණුම්කරණය	<p>7.1 වත්කම් නිර්වචන</p> <p>7.1.1 වත්කම් වර්ග</p> <p>7.1.2 වත්කම් ජ්‍යෙගම සහ ජ්‍යෙග නොවන වත්කම් මෙය වර්ගීකරණය</p> <p>7.2 තොග සඳහා ගිණුම් තැබීම නිර්වචනය - LKAS 2</p> <p>7.2.1 නිර්වචන</p> <p>7.2.2 තොග පිරිවැය</p> <p>7.2.3 හඳුනා ගැනීම සහ මැනීම</p> <p>7.2.4 පිරිවැය සූත්‍ර, (ලරිත සාමාන්‍යය, ප.ලැ.පු.නි FIFO සහ LIFO)</p> <p>7.2.5 LKAS 2 - තොග</p> <p>7.3 දේපල පිරියක සහ උපකරණ සඳහා ගිණුම් තැබීම LKAS 16</p> <p>7.3.1 නිර්වචන</p> <p>7.3.2 හඳුනා ගැනීම සහ මැනීම</p> <p>7.3.3 ක්ෂය</p> <p>7.3.4 එලදායී පිවිත කාලය</p> <p>7.3.5 ප්‍රත්‍යාගණනය සහ භාන්ධිකරණ පරීක්ෂාව</p>	පැය 04
8	වගකීම් සඳහා ගිණුම්කරණය	<p>8.1 වගකීම් සඳහා ගිණුම් තැබීම</p> <p>8.1.1 වෙන් කිරීම සහ අසම්භාව්‍ය වගකීම් - LKAS 37 (මූලික අවබෝධය සහ හාවිතා කිරීම)</p> <p>8.2 නිර්වචන</p> <p>8.3 හඳුනාගැනීම සහ මැනීම</p> <p>8.4 හෙලිදරව් කිරීම</p>	පැය 02
9	කල්බදුසඳහා ගිණුම්කරණය	9.1 LKAS 17 කල්බදු (මූලික අවබෝධය සහ හාවිතා කිරීම)	පැය 02

සියලුම පිළිකම් ඇවරිණි. ප්‍රකාශන අයිතිය © ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතු වේ. (පිටු අංක.15)

		9.1.1 කල්බදු ගැණුමිකරුගේ පොත්වල ගණුදෙනු වාර්තා කිරීම - මූල්‍යකල්බදු	
	10 ආදායම් හඳුනා ගැනීම සහ මැනුමිකරණය	10.1 හැඳින්වීම LKAS 18 10.2 හාණ්ඩ විකිණීම 10.3 සේවා සැපයීම 10.4 පොලී, පුරස්කාර සහ ලාභාංග	පැය 02
	11 සීමිත සමාගම් සඳහා ගැණුමිකරණය	11.1 LKAS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම 11.2 LKAS 8 ගැණුමිකරණ ප්‍රතිපත්ති ගැණුමිකරණ ඇස්කමේන්තු වල වෙනස් වීම සහ වැරදි 11.3 LKAS 10 වාර්ති කරන කාලයට පසුව වක සිදුවීම 11.4 2007 අංක 07 දරණ සමාගම් පනතේ වගන්ති 49-58 11.4 LKAS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශ	පැය 13
	12 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන	12.1 වෙනස් නෙතික ඒකකවල මූල්‍ය ප්‍රකාශ ඒකාබද්ධ කිරීමේ පදනම 12.2 LKAS 27 ඒකාබද්ධ සහ වෙනමම මූල්‍ය (ප්‍රකාශ ඒක පරිපාලනයක් පමණක් ඇති සරල තත්ත්වයන්) 12.3 පාලන නොවන හිමිකම 12.4 කිර්තිනාමය 12.5 අන්තර සමාගම් ගණුදෙනු 12.6 වෙළඳාම මත උපලබාධී නොවූ අලාභ	පැය 05
	13 බදු සඳහා ගැණුමිකරණය	13.1 හැඳින්වීම 13.2 බදු සඳහා පදනම 13.3 සංප්‍ර බදු හා වකු බදු 13.4 එකතු කළ අයය මත බදු (හැඳින්වීම සහ මූලික හාවිතය) 13.5 ආදායම් බදු (හැඳින්වීම සහ මූලික හාවිතය)	පැය 04
	14 විගණනය	14.1 නිරවචනය 14.2 ව්‍යවස්ථාපිත අවශ්‍යතා 14.3 විවිධ විගණන වර්ග 14.4 රාජ්‍ය ආයතන විගණනය 14.5 විගණන වාර්තා 14.6 විගණන සාක්ෂි	පැය 03
	15 ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගැණුමිකරණය	15.1 සාමාජික මුදල් 15.2 ආදායම් සහ වියදම් ගැණුම 15.3 ලැබේම් සහ ගෙවේම් ගැණුම 15.4 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	පැය 03
	16 අසම්පූර්ණ වාර්තා	16.1 ලාභය හඳුනාගැනීම (ගැණුම් කරණ සම්කරණය ලාභ ආන්තික ආදිය) 16.2 අසම්පූර්ණ වාර්තා හාවිත කර මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම	පැය 04

	17 ගොඩනැගීම් කොන්ත්‍රාන්ස් හිමුම	17.1 හැඳින්වීම 17.2 LKAS 11 ගොඩනැගීම් කොන්ත්‍රාන්ස් සඳහා හිමුමකරණය 17.3 කොන්ත්‍රාන්ස් ආදායම 17.4 කොන්ත්‍රාන්ස් පිරිවැය 17.5 කොන්ත්‍රාන්ස් ආදායම සහ වියදම් හඳුනාගැනීම 17.6 අපේක්ෂිත පාඨු හඳුනා ගැනීම	පැය 02
	18 මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය	19.1 හැඳින්වීම 19.2 අනුපාත ගණනය කිරීම සහ අර්ථකතනය 19.2.1 ලාභදායිත්ව 19.2.2 ද්‍රව්‍යිකතාව 19.2.3 කාර්යක්ෂමතා 19.2.4 කෝලන 19.2.5 වෙළඳපල අනුපාත 19.3 අනුපාත වල සීමාවන්	පැය 02
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්මන්ත්‍රණ	
11	අැයේම් ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරද්‍යුක්ත ග්‍රන්ථ 1) Wijewardena, H, Financial accounting in Sri Lanka , Author publication 2) Accounting Standards (SLFRS & LKAS) latest versions . Institute of Chartered Accountants, Sri Lanka 3) Benedict A & Elliott B, Practical Accounting , Pearson Education Limited		

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සංමාඛ්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා කේතය	MEX 1505
2	පාඨමාලාවේ නම	තොරතුරු තාක්ෂණය හැඳින්වීම
3	ඉගෙනුම් පැය ගණන	05
4	අධ්‍යායන වර්ෂය	01
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	තාර්කිකත්වය	<p>වර්තමානයේ ලෝකයේ බෝහේමයක් ආයතන තොරතුරු තාක්ෂණය මත විශ්වාසය තබයි. මේ නිසා තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම යනු සේවකයෙකුට වෘත්තීය වශයෙන් සාර්ථකවීමට බලපාන ඉතා වැදගත් සාදක වලින් එකකි. මෙම පාඨමාලාව සිපුන්ට තම ඉදිරි ගමනට අවශ්‍ය කරන තොරතුරු තාක්ෂණය පිළිබඳව මූලික දැනුම ලබා දෙන පාඨමාලාවකි. මෙම පාඨමාලාව පහත ඒකක ආවරණය කරයි.</p> <p>තොරතුරු තාක්ෂණය හැඳින්වීම, අන්තර්ජාලය හා විශ්ව විසිරි වියන්, මූද්‍රකාංග, දැච්ංග, සන්නිවේදනය, පරිගණක ජාල හා ආරක්ෂාව, පුද්ගලික තාක්ෂණය, දත්ත සමුදාය, බ්ලිජ් යුගයේ අභියෝග, පද්ධති හා යෙදුවුම් තැනීම.</p>
7	විෂයයෙහි අරමුණු	<ul style="list-style-type: none"> • තොරතුරු තාක්ෂණ වපසරිය තුළ සිදුවන විවිධ සංවර්ධනයන් පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබා දීම. • විවිධ උදාහරණ හාවිතා කරමින් තොරතුරු තාක්ෂණයේ ප්‍රායෝගික යෙදුවුම් පිළිබඳව සිපුන්ට දැනුම ලබා දීම. • නව තොරතුරු තාක්ෂණයන් හාවිතා කිරීමට හා තොරතුරු තාක්ෂණය හාවිතයේදී මත්වන විවිධ ගැටළු වලට මූළුණ දීමට අවශ්‍ය විශ්වාසය සිපුන් තුළ ගොඩනැගිම.

8	ඉගෙනුම්පල	<ul style="list-style-type: none"> ● පුද්ගලික ජීවිතයේදී හා ව්‍යාපාරය යන දෙකේදීම හාවතා වන විවිධ පරිගණක හා තොරතුරු තාක්ෂණයන් හඳුනා ගැනීම ● පරිගණක පද්ධතියක හාවතා වන විවිධ මෘදුකාංග යෙදුම් හා දූචාංග කොටස් හඳුනා ගැනීම ● වර්තමානයේදී හාවතා වන විවිධ පරිගණක ජාල, පුද්ගලික තාක්ෂණයන් හා උපාකරණ අවබෝධ කර ගැනීම ● වර්තමානයේදී සංවිධාන තුළ හාවතා වන විවිධ වර්ගයේ දත්ත සමුදාය වර්ග හා ඒවායේ වැදගත්කම අවබෝධ කර ගැනීම ● සංවිධාන මූහුණපාන විවිධ ආරක්ෂක හා වෙනත් ගැටළු අවබෝධ කර ගැනීම තොරතුරු පද්ධති සංවර්ධන කිරීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට 	
9	පැවත		
	ප්‍රධාන මාත්‍රකාව	අනු මාත්‍රකාව	ඉගෙනුම පැය
	1. තොරතුරු තාක්ෂණය ගැඳීන්වීම්: ඔබේ සිපිටල් ලෝකය	1.1. ප්‍රායෝගික හාවත් කරන්නා 1.2. තොරතුරු තාක්ෂණය හා ඔබේ ජීවිතය 1.3. තොරතුරු තාක්ෂණය සුලඟ වීම 1.4. විවිධ වර්ගයේ පරිගණක 1.5. ඔබේ පරිගණකය හඳුනාගැනීම : පරිගණකයක් ක්‍රියා කරන්නේ කෙසේද? 1.6. තොරතුරු තාක්ෂණයේ අනාගතය කොයිබවද?	පැය 07
	2. අන්තර්ජාලය හා විශ්ව විසිර වියමන: සයිලර අවකාශය ගෙවීමෙන්ය	2.1 අන්තර්ජාලයට සම්බන්ධ වීම 2.2 අන්තර්ජාලය ක්‍රියා කරන්නේ කෙසේද? 2.3 විශ්ව විසිර වියමන 2.4 අන්තර්ජාලය හරහා විදුලුත් තැපෑල හා අනෙකුත් ක්‍රම මගින් සන්නිවේදනය කිරීම 2.5 බාධා සහගත අන්තර්ජාලය	පැය 06
	3. මඳුකාංග : එලදායකත්වයට උපකරණ හා නිර්මාණත්වයට උපකරණ	3.1 පද්ධති මඳුකාංග 3.2 මෙහෙයුම් පද්ධතිය 3.3 අනෙකුත් පද්ධති මඳුකාංග 3.4 පරිඥිලක අතුරු මූහුණතේ සුලඟ ලක්ෂණ 3.5 සුලඟ මෙහෙයුම් පද්ධති 3.6 යෙදුම් මඳුකාංග 3.7 වදන් සැකසුම් මඳුකාංග 3.8 පැතුරුම්පත් මඳුකාංග 3.9 දත්ත සමුදාය මඳුකාංග 3.10 විශේෂිත යෙදුම් මඳුකාංග	පැය 10

		3.11 ගොනු නාම, දිගුව හා සම්පින්ධාය	
	4. දෙඩාංග : මධ්‍යම සැකසුම් එකකය හා ගබඩා කිරීම : බහු මාධ්‍ය පරීසණක පද්ධතියක් තෝරා ගන්නේ කෙසේද?	4.1 Microchips, Miniaturization හා Mobility 4.2 පද්ධතිඑකකය 4.3 ද්විතියික ගබඩාව 4.4 සැකසීමේ හා ගබඩා කිරීමේ අනාගත සංවර්ධනයන්	පැය 06
	5. දෙඩාංග : ආදාන හා ප්‍රතිදාන	5.1 ආදානය හා ප්‍රතිදානය 5.2 ආදාන දෙඩාංග 5.3 ප්‍රතිදාන දෙඩාංග 5.4 ආදාන හා ප්‍රතිදාන තාක්ෂණයන් හා ජීවිතයේ ගුණත්වය 5.5 ආදාන හා ප්‍රතිදානවල අනාගතය	පැය 06
	6. සන්නිවේදනයන්, පරිගණක ජාල හා ආරක්ෂාව : රහැන් සහිත හා රහැන් රහිත ලෝකය	6.1 ඇනලොග් සිට ඩිජිටල් යුගය දක්වා 6.2 පරිසණක ජාල 6.3 රහැන් සහිත සන්නිවේදන මාධ්‍ය 6.4 රහැන් රහිත සන්නිවේදන මාධ්‍ය 6.5 සයිබර් අවධානම, Hackers හා ආරක්ෂාවන්	පැය 08
	7. පූද්ගලික තාක්ෂණය : අනාගතය ඔබයි	7.1 Convergence, portability හා personalization 7.2 Portable media players 7.3 High-tech radio 7.4 ඩිජිටල් කැමරා 7.5 ඩිජිටල් රුපවාහිනී 7.6 ඉලෙක්ට්‍රොනික පොත් කියවනයන් 7.7 Tablet PCs 7.8 Smart phones 7.9 විඛියේ ක්‍රිඩා පද්ධති	පැය 06
	8. දත්ත සමුදායන් : වර්තමාන ආර්ථිකය සඳහා ඩිජිටල් එන්ජිම්	8.1 ගොනු කළමණාකරණය : දත්ත සංවිධානය කිරීමේ මූලික සංකල්ප 8.2 දත්ත සමුදාය කළමණාකරණ පද්ධති 8.3 දත්ත සමුදාය ආකෘතින් 8.4 Data mining 8.5 දත්ත සමුදාය හා ඩිජිටල් ආර්ථිකය 8.6 සංවිධාන තුළ තොරතුරු පද්ධති 8.7 දත්තසමූදාය: පොද්ගලිකත්වය හා අනන්‍යතා සෞරකම පිළිබඳ සැලකීල්ල	පැය 10
	9. ඩිජිටල් යුගයේ අභියෝග : වර්පලමානයේ තොරතුරු තාක්ෂණය හා සමාජය	9.1 යථාර්ථ ගැටළු 9.2 ආරක්ෂක ගැටළු 9.3 ආරක්ෂාව 9.4 ජීවිතයක ගුණත්වය පිළිබඳ ගැටළු 9.5 ආර්ථික හා දේශපාලන ගැටළු	පැය 06
	10. පද්ධති හා යෙදුවුම් ගොඩනැගීම : පද්ධති සංවර්ධනය, ක්‍රමලේඛනය හා හාජා	10.1 පද්ධති සංවර්ධනය හා මෘදුකාංග ව්‍යාපෘතියක ජීවන වකුය 10.2 ක්‍රමලේඛනය 10.3 ක්‍රමලේඛන හාජාවන්හි පරම්පරාවන් පහ 10.4 ක්‍රමලේඛන හාජා 10.5 Markup හා scripting හාජාවන්	පැය 10

10	පාසුමාලාව පවත්වාගෙන යන ආකාරය	සම්මත්තුණිය හා සටයෝ අධ්‍යායනය	පැය 10
11	පාසුමාලා ඇගයීම් ක්‍රමය	වර්ෂ අවසාන ලිඛිත පරීක්ෂණ	
12	නිරදේශිත කියවීම්	Williams B.K., and Sawyer S.C, <i>Using Information Technology</i> , 10 th edition, McGraw-Hill Companies, Inc, 2012	
	අමතර කියවීම්	<ul style="list-style-type: none"> • O'Brien J. A. and Marakas, G., <i>Introduction to Information Systems</i>, 16th edition. McGraw HillCompanies, Inc, 2012. • Lauden K. C., and Lauden J. P. <i>Management Information Systems – Managing the Digital Firm</i>, 12th edition, Prentice Hall of India (Pvt) Ltd, 2012 	

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ කේතය	MEX 1506
2	පාඨමාලා ඒකකයේ නම	ගණිතය හා සංඛ්‍යානය
3	ඉගෙනුම් පැය ගණන	5
4	අධ්‍යාපන වර්ෂය	1
5	ඉගෙනුම් මාධ්‍යය	සිංහල සහ ඉංග්‍රීසි
6	තාර්තිකත්වය	<p>මෙම පාඨමාලා ඒකකය ප්‍රධාන වශයෙන් ගණිතය හා සංඛ්‍යානය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර පළමු කොටසින් සිපුනට කළමනාකරණ කේෂේත්‍රයට අදාළ ගැටළු වලදී නිවරුදී තීරණ ගැනීමට සහ මෙම පාඨමාලාව සාර්ථකව නිමිත්තීමට අවශ්‍ය වන ගණිතමය දැනුම ලබාදීමට බලාපොරොත්තු වන අතර දෙවන කොටසින් විශ්ලේෂණාත්මකව තීරණ ගැනීමට අවශ්‍යවන සංඛ්‍යානමය දැනුම ලබාදීමට බලාපොරොත්තු වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් කළමනාකරණයේ දී හා තීරණ ගැනීමේදී ප්‍රයෝගනවත් වන සංඛ්‍යාන ඩිල්ප ක්‍රම පිළිබඳව පූර්ව් අවබෝධයක් ලබාදීමට උත්සහ දරනු ලබයි.</p>
7	විෂයයෙහි අරමුණු	<p>මෙම පාඨමාලා ඒකකය මගින් සිපුනට,</p> <ol style="list-style-type: none"> විවිධ තත්ත්ව වලදී සම්කරණ, සූත්‍ර, ගණිතමය ප්‍රකාශන සහ ඒවා අතර සම්බන්ධතා තේරුම් ගැනීමට හැකියාව ලබාදීම හා ඒවා හාවිත කිරීමට අවශ්‍යය දැනුම ලබාදීම රාජ්‍ය කළමනාකරණ විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටළු විසඳීමේදී ගණිතය හා සංඛ්‍යානය දැනුම හාවිත කිරීමට හැකියාව ලබාදීම දත්ත විශ්ලේෂණය කිරීම සඳහා නිවැරදි ඩිල්පීය ක්‍රමය හඳුනාගෙන එය හාවිත කිරීමට අවශ්‍යය දැනුම ලබාදීම විවිධ ක්ෂේත්‍රයන්හිදී විවාරකිලිව සිතීම, ආකෘති ගොඩනැගීම හා ගැටළු විසඳීමේ හැකියාව ලබාදීම
8	ඉගෙනුම් එල	<p>මෙම පාඨමාලා ඒකකය අවසානයේ සිපුනට:</p> <ol style="list-style-type: none"> විවිධ තත්ත්ව වලදී සම්කරණ, සූත්‍ර, ගණිතමය ප්‍රකාශන සහ ඒවා අතර සම්බන්ධතා තේරුම් ගැනීමට හැකිවිය යුතු අතර ඒවා හාවිත කිරීමට හැකියාව තිබිය යුතුය රාජ්‍ය කළමනාකරණ විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටළු විසඳීමේදී ගණිතය හා සංඛ්‍යානය දැනුම හාවිත කිරීමට හැකියාව තිබිය යුතුය දත්ත විශ්ලේෂණය කිරීම සඳහා නිවැරදි ඩිල්පීය ක්‍රමය හඳුනාගෙන එය හාවිත කිරීමට අවශ්‍යය දැනුම තිබිය යුතුය විවිධ ක්ෂේත්‍රයන්හිදී විවාරකිලිව සිතීම, ආකෘති ගොඩනැගීම හා ගැටළු විසඳීමේ හැකියාව තිබිය යුතුය

9	විෂය අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකාව	අනු මාත්‍රකා	මුළු පැය
	1. වීජ ගණිතය	1.1 වීජිය ප්‍රකාශන 1.2 වීජිය ප්‍රකාශනවල අංක ගණිත කරම 1.3 සාධක සෙවීම 1.4 හාග සුළු කිරීම 1.5 සමිකරණ (ඒකජ සමිකරණ වල වර්ගජ සමිකරණ වල සමිකරණ පද්ධති) 1.6 සමිකරණයන්හි හාවිතයන්	පැය 08
	2. ලිඛිත	2.1 ලිඛිතවල ගණිත කරම 2.2 ලිඛිත ප්‍රස්ථාරීකව නිරුපතනය කිරීම 2.3 ලිඛිතයන් හි ජේදන ලක්ෂණන් සෙවීම 2.4 ලිඛිතයන් හි ප්‍රායෝගික යෙදීම්	පැය 06
	3. අවකලනය	3.1 අවකලනයේ මූලික නීති 3.2 අනුයාත අවකලනය 3.3 ලිඛිතයක සාපේක්ෂ උපරිම හා අවම ලක්ෂයන් සෙවීම 3.4 අවකලනයේ යෙදුම්	පැය 12
	4. අනුකලනය	4.1 අවිනිශ්චිත අනුකලනය 4.2 අනුකලනයේ ගුණාංග 4.3 අනුකලනයේ නීති 4.4 නිශ්චිත අනුකලනය 4.5 අනුකලනයේ යෙදුම්	පැය 06
	5. මුළු ගණිතය	5.1 පොළීය 5.2 ආයෝජන ඇගයීම් 5.3 වාස්තුව 5.4 කුමක්ෂය	පැය 06
	6. සංඛ්‍යානය හැදින්වීම	6.1 සංඛ්‍යානයේ අර්ථදැක්වීම් 6.2 සංඛ්‍යානයේ යෙදුම් 6.3 සංඛ්‍යානයේ සීමා	පැය 02
	7. දත්ත සහ දත්ත එක් රස්කිරීම	7.1 දත්ත වර්ග 7.2 දත්ත එක් රස්කිරීමේ ක්‍රම	පැය 03
	8. දත්ත ඉදිරිපත් කිරීම	8.1 ගුණාත්මක දත්ත නිරුපතනය 8.2 ප්‍රමාණාත්මක දත්ත නිරුපතනය	පැය 04
	9. සාරාංශගත මිනුම්	9.1 කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් 9.2 අපකිරණයේ මිනුම් 9.3 කුට්‍රකතාව	පැය 08
	10. සම්භාවිතා න්‍යාය	10.1 සම්භාවිතා පිවිසුම් 10.2 බද්ධ සම්භාවිතාව 10.3 ආන්තික සම්භාවිතාව 10.4 අසම්භාව්‍ය සම්භාවිතාව	පැය 06
	11. ප්‍රතිපායනය හා සහ සම්බන්ධතා විශ්ලේෂණය	1විසිර තිත් සටහන 2සහසම්බන්ධතා සංග්‍රහකය 3සරල රේඛිය ප්‍රතිපායනය 4නිර්ණන සංග්‍රහකය	පැය 04

	12. කාල ග්‍රේනී විශ්ලේෂණය	12.1 කාලග්‍රේනී සංරචක 12.2 උපනතිය නිමානය කිරීම 12.3 සංතුමය සංරචක නිමානය කිරීම	පැය 03
10	ඉගෙනුම් ක්‍රමවේදය	දේශී/ සම්මත්තින්/ ස්වජධ්‍යයනය	
11	අැගයීමේ ක්‍රමවේදය	අවසාන පරීක්ෂණය - 100	
12	නිරදේශීත ග්‍රන්ථ	<ol style="list-style-type: none"> 1. Mizrahi & Sullivan, <i>Mathematics and Applied Approach</i> (Seventh Edition) 2. Frank S. Budhick (Fourth Edition), <i>Applied Mathematics for Business, Economics, and the Social Sciences</i> 3. Richard D. Anderson & Cecil L. Smith, <i>Calculus for Business</i> 4. M.D. Mac Pherson, <i>Mathematics Applied to Business Problems</i> 5. Amir D. Aczel, Jayavel Sounderpandian, <i>Complete Business Statistics</i>, (Fifth Edition) 6. ව්‍යාපාර ගණිතය I (කළනය: ව්‍යාපාරික සහ ආර්ථික විද්‍යා යෙදුම) - ආචාර්ය එස්. වී. ඩිලිඩ්. එස්. යාපා 7. සංඛ්‍යාන විද්‍යාවේ මූලධර්ම - මහාචාර්ය කේ. ආර්. ඇම්. වී. කරුණාරත්න විශාලිත තෙවන සංස්කරණය - 2001 8. සම්භාවිතාවය - මහාචාර්ය කේ. ආර්. ඇම්. වී. කරුණාරත්න 	

B.Sc. Management (Public) General (External) Degree

COURSE UNIT DETAILS -

1	Course Unit Code	MEX 1007
2	Course Unit Title	Compulsory English
3	Number of Credits	Non Credit Course
4	Year Number	01
5	Medium	English
6	Rationale	<p>This is non- credit elementary course on professional communication in English, comments in at a basic level and touching upon the fundamentals of language. A pre - intermediate level of language proficiency would be adequate for a student to enroll in the course. This course seeks to develop all four language competencies in the areas if reading, writing, listening and speaking skills in relation to business communication. In addition, grammar and vocabulary are also extensively discussed.</p>
7	Course Unit Objectives	<ul style="list-style-type: none">• Develop writing, reading speaking and listening skills of students with regards to English language• Equip them with knowledge and skills related to Business English Sri Lanka.
8	Expected Learning Outcomes	<p>At the end of the course, the student will be able to,</p> <ol style="list-style-type: none">1. Use the English language in a considerably grammatical and accurate manner in writing and speaking.2. Compose formal letters, reports and other business related documents for given context.3. Conduct successful presentations and meetings.4. Use English more appropriately and with greater confidence, both in personal life and in the business context.5. English more effectively and efficiently in business communication (in English) in the organizational context.
9	Content	

	Main Topics	Sub Topics	Number of Hours
	1. Grammatical Foundation I	1.1 Parts of Speech 1.2 Tenses- Present, past, future 1.3 Sentence Structures 1.4 Making questions and negation	08 hrs
	2. Grammatical Foundation II	2.1 Active voice and passive voice 2.2 Conditionals 2.3 Reported Speech 2.4 Prepositions and articles	08 hrs
	3. Basic Aspects of Communication	3.1 Greeting others 3.2 Agreeing and disagreeing 3.3 Asking for and giving advice and opinions 3.4 Giving instructions	08 hrs
	4. Composition	4.1 Describing people and objects 4.2 Describing graphs 4.3 Writing paragraphs (topic sentence and supporting ideas, punctuation)	08 hrs
	5. Business Correspondence	5.1 Telephone etiquette 5.2 Memos 5.3 E-mails 5.4 Letters of inquiry, request and complaint 5.5 Cover letters	08 hrs
	6. Communication Within the Organization	6.1 Memos 6.2 Notices 6.3 Meetings: writing minutes, negotiating, meeting etiquette	06 hrs
	7. Report Writing (Information – only reports)	7.1 Structure of reports 7.2 Language in report writing	08 hrs
	8. Presentation Skills	8.1 Structure of presentation 8.2 paralinguistic features associated with presenting Visual aids	08 hrs
	9. Reading Skills	9.1 Scanning, skimming, inferring 9.2 Reading comprehension	08 hrs
	10. Business Jargon	10.1 Business related vocabulary 10.2 Business idioms and expressions	05 hrs
10	Mode of Study	Lectures, seminars, course manuals, workshops, assignments	

11	Evaluation	100% Final Exam
12	Recommended Readings	<ol style="list-style-type: none"> 1. Timothy,R.Foster.2002.<i>Business English: Better business writing.</i><u>Kogan page</u>:UK 2. Andrew,Bradbury.2000.<i>Succeful Presentation Skills.</i> Kogan Page:UK 3. Murphy,Raymond.2000. <i>Murphy's English Grammar. A Self-Study Reference and Practice Book for Intermediate Students of English with answers:</i> 3rd Edition. Cambridge University Press 4. Leo,Jones.1996.<i>Business English: New international business English: Student's book: Workbook: 3 Audio Cassettes.</i> <u>University Press</u>: UK 5. Andrew,Bradbury.2000.<i>Successful Presentation Skills.</i> Kogan Page:UK 6. Blundel,Richard.1998.<i>Effective Business Communication.</i> Prentice Hall

උපාධී II කොටස

විෂය සංකේතය	විෂය	ඉගෙනුම් පැය	සම්බාර අගය	විෂයෙහි තත්ත්වය
MEX 2501	රාජ්‍ය පරිපාලන විද්‍යා තාක්ෂණ හා පරිවය	75	05	අනිවාර්යයි
MEX 2502	සංවිධාන වර්යාව	75	05	අනිවාර්යයි
MEX 2503	සාර්ථක ආර්ථික විද්‍යාව	75	05	අනිවාර්යයි
MEX 2504	ව්‍යාපෘති කළමනාකරණය	75	05	අනිවාර්යයි
MEX 2505	අලෙවී කළමනාකරණය	75	05	අනිවාර්යයි
MEX 2506	ව්‍යවස්ථා, පරිපාලන හා වාණිජ නීතිය	75	05	අනිවාර්යයි

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2501
2	පාඨමාලා ඒකකයේ නම	රාජ්‍ය පරිපාලන විද්‍යා ත්‍යාග හා පරිචය
3	ඒකක අගය	05
4	අධ්‍යයන වර්ෂය	01
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>විශේෂයෙන්ම රාජ්‍ය සේවය කුළ දුර්වල පරිපාලන කාර්යාලිය සඳහා තුවුදෙන ත්‍යාග්මක දැනුමේ අඩු බව නිසාවෙන් සමාජයට කළ හැකි වැදගත් දායකත්වයෙන් වැඩිකරන බහුතර ජනතාව වලක්වා ඇත. ඒ අනුව, පරිපාලන කුසලතාවයක් වර්ධනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ලබනු අතරතුරේදී, ක්ෂේත්‍රය කුළ පවතින මූලික සංක්ලේෂ හා ත්‍යාගන් සහ ශ්‍රී ලංකා පරිපාලන පද්ධතිය තුළට ඒවායේ යෙද්වීම් හඳුන්වා දීම සඳහා මෙම රාජ්‍ය පරිපාලනය පිළිබඳ මූලික විෂය සකස් කර ඇත.</p> <p>එම නිසාවෙන්, මෙම විෂය එම නියය පියවීමට පිටුවහලක් වන බවත් සහ ආණ්ඩුවේ ඕනෑම පරිපාලන බණ්ඩයකට ඉතා උසස් ලෙස දායකත්වය ලබා දිය හැකි ගාස්ත්‍රීය වශයෙන් පරිණත වූ පුද්ගලයින් බිජි කිරීම උදෙසා මෙම විෂය පිටුවහල් වනු ඇත.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම වර්ධනය කිරීම.</p> <p>ආ) මෙම ත්‍යාග්මක දැනුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතියට යෙද්වීම් පිළිබඳ තවදුරටත් හැඳුරුමට සිෂ්‍යන්ව අහිප්‍රේරණය කිරීම.</p> <p>ඇ) කාර්යක්ෂම සහ ස්ථාලදායී පරිපාලකයින් වීම උදෙසා ඔවුන්ගේ පරිපාලන කුසලතාවයන් වැඩි දියුණු කිරීම.</p>
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම විෂය සාර්ථකව නිම කළ විට දිඵායින් විසින්;</p> <p>අ) රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳ මූලික ත්‍යාග්මක සංදර්භයන් පැහැදිලිව අවබෝධ කර තිබිය යුතුය.</p> <p>ආ) මෙම ත්‍යාගන්ගේ ප්‍රායෝගික හාවිතයන් පැහැදිලිව විශ්ලේෂණය කිරීමට සහ පැහැදිලි කිරීමට අවශ්‍ය දැනුම උකහා තිබිය යුතුය.</p> <p>ඇ) ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන කුමය පිළිබඳ අවබෝධය දියුණු කර තිබිය යුතුය.</p> <p>ඇශ්‍රී කාර්යක්ෂම සහ ස්ථාලදායී පරිපාලකයින් වීම උදෙසා අවශ්‍ය පරිපාලන කුසලතාවයන් වැඩි දියුණු කර තිබිය යුතු වේ.</p>
9	පාඨමාලාවේ අන්තර්ගතය	
	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා
	1) රාජ්‍ය පරිපාලනය හැඳින්වීම	<p>1.1 රාජ්‍ය පරිපාලනයේ පසුවීම</p> <p>1.2 පරිපාලනය නිර්වචනය කිරීම</p> <p>1.3 රාජ්‍ය පරිපාලනය නිර්වචනය කිරීම</p> <p>1.4 රාජ්‍ය සහ පෙද්ගලික පරිපාලනයේ දෙබෙදුම</p> <p>1.5 රාජ්‍ය පරිපාලනයේ විෂය පථය</p> <p>1.6 රාජ්‍ය පරිපාලනයේ කාර්යභාරය</p> <p>1.7 රාජ්‍ය පරිපාලන අධ්‍යයන ප්‍රවේශයන්</p>
		පැය ගණන පැය 7 විනාඩි 30

2) විෂයක් ලෙස රාජ්‍ය පරිපාලනයේ විකාශනය	<p>2.1 ආදර්ශ 01: දේශපාලන / පරිපාලන දෙබුදුම 2.2 ආදර්ශ 02: පරිපාලනයේ මූලධර්ම 2.3 ආදර්ශ 03: රාජ්‍ය පරිපාලනය දේශපාලන විද්‍යාව ලෙස 2.4 ආදර්ශ 04: රාජ්‍ය පරිපාලනය පරිපාලන විද්‍යාවක් ලෙස 2.5 ආදර්ශ 05: රාජ්‍ය පරිපාලනය රාජ්‍ය පරිපාලනය ලෙස 2.6 ආදර්ශ 06: නව රාජ්‍ය කළමනාකරණය සහ ඉත් එපිට</p>	පැය 7 විනාඩී 30
3) රාජ්‍ය ප්‍රතිපත්ති හැඳින්වීම	<p>3.1 හැඳින්වීම - නිර්වචන 3.2 රාජ්‍ය ප්‍රතිපත්ති හැඳුරුමට හේතු 3.3 ප්‍රතිපත්ති සම්පාදනය සහ එහි පරිසරය 3.4 රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය පරිපාලකයින්ගේ කාර්යාලය</p>	පැය 7 විනාඩී 30
4) නිලබලවාදය	<p>4.1 වෙබර්ගේ නිලබලවාදී න්‍යාය හැඳින්වීම 4.2 නිලබලවාදයේ නිර්චිත න්‍යාය 4.3 නිලබලවාදයේ ලක්ෂණ 4.4 නිලබලවාදයේ දනාත්මක පැතිකඩයන් 4.5 නිලබලවාදයේ සංනාත්මක පැතිකඩයන් 4.6 නිලබලවාදය සහ සංවර්ධනය</p>	පැය 7 විනාඩී 30
5) ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතියේ විකාශනය	<p>5.1 1928 සිට 1947 දක්වා ශ්‍රී ලංකාවේ පරිපාලන සංවිධාන 5.2 1947 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ පරිපාලන සංවිධාන 5.3 1972 සිට 1977 දක්වා ශ්‍රී ලංකාවේ පරිපාලන සංවිධාන 5.4 1977 සිට 1987 දක්වා ශ්‍රී ලංකාවේ පරිපාලන සංවිධාන 5.5 1987 සිට ශ්‍රී ලංකාවේ පරිපාලන සංවිධාන</p>	පැය 7 විනාඩී 30
6) ශ්‍රී ලංකා ආණ්ඩුවේ පරිපාලන ව්‍යුහය	<p>6.1 ශ්‍රී ලංකා ආණ්ඩුවේ මට්ටම : දේශපාලන පදනම - මධ්‍යම ආණ්ඩුව - පළාත් සහා - පළාත් පාලන ආයතන 6.2 ශ්‍රී ලංකා ආණ්ඩුවේ මට්ටම : පරිපාලන පදනම - ජාතික මට්ටම - දිස්ත්‍රික් මට්ටම - ප්‍රාදේශීය මට්ටම - ග්‍රාමීය මට්ටම</p>	පැය 7 විනාඩී 30
7) ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය	<p>7.1 ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය හැඳින්වීම 7.2 ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ විකාශනය 7.3 රාජ්‍ය සේවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ පරිවිශේෂ නවය (09) (1978 ව්‍යවස්ථාව)</p>	පැය 7 විනාඩී 30

සියලුම පිළිකම් ඇවරිණි. ප්‍රකාශන අයිතිය ① ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සතු වේ. (පිටු අංක.30)

8) රාජ්‍ය සේවයේ පාලනය සහ ගිණුම් කටයුතුවය (ක්‍රි ලංකා සංදර්ජය ඇසුරින්)	<p>8.1 පාලනයේ අර්ථය</p> <ul style="list-style-type: none"> • පාලන වර්ග <ul style="list-style-type: none"> - අභ්‍යන්තර පාලන විධිතුම - බාහිර පාලන විධිතුම • වගවීම අර්ථ දැක්වීම • වගවීම වර්ග <ul style="list-style-type: none"> - දේශපාලන වගවීම - පරිපාලන වගවීම - මූල්‍ය වගවීම - මහජන වගවීම 	පැය 7 විනාඩි 30
9) කුලනාත්මක රාජ්‍ය පරිපාලනය හැඳින්වීම	<p>9.1 කුලනාත්මක රාජ්‍ය පරිපාලනයේ අර්ථය</p> <p>9.2 කුලනාත්මක රාජ්‍ය පරිපාලනයේ වැදගත්කම</p> <p>9.3 කුලනාත්මක රාජ්‍ය පරිපාලනයේ විශ්ලේෂණ මට්ටම</p>	පැය 7 විනාඩි 30
10) රාජ්‍ය කළමනාකරණය හැඳින්වීම	<p>10.1 රාජ්‍ය කළමනාකරණය නිර්වචනය</p> <p>10.2 රාජ්‍ය කළමනාකරණයේ ලක්ෂණ</p> <p>10.3 රාජ්‍ය පරිපාලනයේ සිට රාජ්‍ය කළමනාකරණයට යොමු වීමට හේතු</p>	පැය 7 විනාඩි 30
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්මන්ත්‍රණ
11	අැගසිම් ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)
12	<p>නිරදේශීකිත ග්‍රන්ථ</p> <p>අ) Basu, R., 2005. Public Administration: Concepts and Theories. 4th ed. New Delhi: Sterling Publishers Pvt. Ltd.</p> <p>ඇ) Bhagwan, V. and Bhushan, V., 2009. Public Administration. New Delhi: S. Chand & Company Ltd.</p> <p>ඇ) Nigro, FA. and Nigro, LG., 1989. Modern Public Administration. 7th ed. Harper Collins Publishers</p> <p>ඇ) Peters, BG. and Pierre, J., 2003. A Handbook on Public Administration. Sage Publication Ltd, London.</p> <p>ඉ) Rao, CNS., 2006. Max Weber and His Thoughts. In: Sociology. New Delhi: S. Chand & Company Ltd. Ch. 52.</p> <p>ඊ) Warnapala, WAS., 2009. Civil Service Administration in Ceylon. Colombo: Department of Education Publication</p>	

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2502 (A)
2	පාඨමාලා ඒකකයේ නම	සංවිධාන වර්යාව
3	ඒකක අගය	2.5
4	අධ්‍යයන වර්ෂය	02
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>මිනැම සංවිධානයක අගය එකතු කිරීමේ ප්‍රධාන සාධකය වන්නේ මානව සම්පතයි. සංවිධාන වර්යාව මිනැම ආයතනයක සේවක හෝ සේවා වන මානව සම්පත හැඳුරුමේ හා අවබෝධ කර ගැනීමෙහිලා පරම වූ අවස්ථාවක් උදා කර දෙයි. වර්යා විද්‍යාත්මක පර්යාලෝකයෙන් එය ලබා දීම විශේෂයයි. ඒ තුළින් සංකීරණ මානව වර්යාව ක්‍රමානුකූලව හැඳුරුමට අවස්ථාවක් ලැබෙන අතර එම ප්‍රතිඵ්‍යෘතියක් වශයෙන් සංවිධානවල මානව සම්පත කාර්යක්ෂම හා එලදායක ලෙස කළමනාකරණය කිරීමට අවස්ථාව උදා වේ. මෙම විෂයයෙහි අන්තර්ගතය අවධානය යොමු කරනුයේ පුද්ගල, කණ්ඩායම් හා සංවිධාන මට්ටමින් මානව වර්යාව හැඳුරුමටයි. අන්තර්ගත වන ප්‍රධාන මාත්‍රක ව්‍යුහයේ විෂයය හැඳින්වීම, පුද්ගල විශේෂතා, නායකත්වය, අනිප්‍රේරණය, සන්නිවේදනය, අධිකාරය, බලය හා බලපැමි කණ්ඩායම් වර්යාව සංවිධාන වෙනස්වීමේ හා සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය යන්දියයි. විෂයය හැඳුරුම තුළින් දිජ්‍යායන්ට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික පරීක්ෂා අදාළ වන සේ සංවිධාන වර්යාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් හිමි වනු ඇතේ.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) සංවිධාන වර්යාවේ ඉතිහාසය, ස්වභාවය හා න්‍යායාත්මක පර්යාලෝකයන් පිළිබඳ දැනුම දිජ්‍යායන්ට ලබා දීම.</p> <p>ආ) සංවිධානවල සංකීරණ මානව වර්යාව පිළිබඳ වර්යාවිද්‍යාත්මක දාන්ත්‍රී කේෂයෙන් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම.</p> <p>ඇ) පුද්ගල, කණ්ඩායම් හා සංවිධාන මට්ටමින් සංවිධාන ක්‍රියාවලීන් පිළිබඳ දැනුම්න් දිජ්‍යායන් සන්නද්ධ කිරීම.</p> <p>ඇ) නායකත්වය, අනිප්‍රේරණය, සන්නිවේදනය, බලය හා අධිකාරය, වෙනස හා සංවර්ධනය ආදි විවිධ පැතිකඩ පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් දිජ්‍යායන්ට ලබා දීම.</p> <p>ඉ) සංවිධානවල මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශ්ලේෂණාත්මක හා ගැටළු විසඳීමේ කොළඹයන් වර්ධනය කිරීම.</p>
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>අ) සංවිධාන වර්යාවේ ස්වභාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගෙන හැර පැම.</p> <p>ආ) සංවිධාන වර්යාවේ ප්‍රධාන න්‍යායාත්මක පර්යාලෝකයන් පැහැදිලි කිරීම.</p> <p>ඇ) සංවිධානවල පුද්ගල, කණ්ඩායම් හා සංවිධාන මට්ටමින් මානව වර්යාව පැහැදිලි කිරීම.</p> <p>ඇ) නායකත්වය, අනිප්‍රේරණය, සන්නිවේදනය, බලය හා අධිකාරය, වෙනස හා සංවර්ධනය යනාදී සංවිධාන ක්‍රියාවලීන් පිළිබඳ මනා අවබෝධයක් හා ප්‍රායෝගික එළඟුම පැහැදිලි කිරීම.</p> <p>ඉ) සංවිධානවල මානව වර්යාවන්ට අදාළ කරුණුවලදී තීරණ ගැනීමේ හා ගැටළු විසඳීමේ හැකියාවන් උපයෝගී කර ගැනීම.</p> <p>ඊ) සමස්ථ සංවිධාන වර්යාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික විශේෂඥතාවය ගෙනහැර දැක්වීම.</p>

9	පාඨමාලාවේ අන්තර්ගතය (සමීක්ෂණයෙන්මකව දැක්විය සුතුය)		
ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණන	
1) සංවිධාන වර්යාව හා සංවිධාන හැඳින්වීම	1.1 මානව සම්පත සංවිධානයන්හි පරම ඒකීය යෙදුවුම් සම්පත වශයෙන් තේරුම් ගැනීම 1.2 සංවිධාන වර්යාව නිර්වචනය කිරීම 1.3 සංවිධාන වර්ග කිරීම හා ඒවාහි පරමාර්ථ 1.4 සංවිධාන වර්යාව හමුවෙහි ඇති පරිසර අභියෝග 1.5 සංවිධාන වර්යාවේ වැදගත්කම හා එයට ඇති වාසි සහගත අවස්ථා	පැය 3 විනාඩි 30	
2) සංවිධාන වර්යාවේ ආරම්භය හා නායායාත්මක පර්යාලෝක	2.1 ආරම්භය සහ හෝරෝන් අධ්‍යයන 2.2 සංවිධාන වර්යාව හා ඒ හා බැඳුණු වෙනත් විෂයන් 2.3 වර්යා නායායාත්මක පර්යාලෝකය 2.4 ප්‍රජානන පර්යාලෝකය 2.5 සමාජ ඉගෙනුම් පර්යාලෝකය	පැය 3 විනාඩි 30	
3) සංවිධාන නායකත්වය	3.1 නායකයා හා කළමනාකරුවා 3.2 නායකත්වයේ ස්වභාවය 3.3 නායකත්වය පිළිබඳ ගති ලක්ෂණ එළඹුම 3.4 වර්යාත්මක එළඹුම 3.5 යථායෝගී / අවස්ථාවෝචිත එළඹුම 3.6 අනුසස්මය හා පරිවර්තනය නායකත්වය 3.7 නායකත්වය හා වින්තවේගික බුද්ධිය	පැය 5 විනාඩි 30	
4) බලය , අධිකාරය හා බලපෑම	4.1 බලය නිර්වචනය කිරීම 4.2 බලයේ මූලාශ්‍ර 4.3 අධිකාරය 4.4 බලපෑම 4.5 සංවිධාන දේශපාලනය හැසිරවීම	පැය 3 විනාඩි 30	
5) සේවක අභිප්‍රේරණය	5.1 මානව ප්‍රේරණ 5.2 මැස්ලේගේ අවශ්‍යතා දුරාවලිය 5.3 රු ආර සී නායාය 5.4 බේවිඩ් මැක්ලෙනන්ගේ සමාජමය ප්‍රේරණය 5.5 හර්බේර්ගේගේ අභිප්‍රේරණ - සෞඛ්‍ය නායායන් 5.6 ඇඩමිස්ගේ සාධාරණත්ව නායාය 5.7 අභිප්‍රේරණය පිළිබඳ අපේක්ෂා නායාය 5.8 වර්යාව සකස් කිරීම	පැය 6 විනාඩි 15	

	6) පුද්ගල වෙනස්කම් හා පුද්ගලාන්තර කණ්ඩායම් වර්යාව	6.1 පුද්ගල වෙනස්කම් 6.2 පුද්ගලාන්තර සම්බන්ධතා 6.3 කණ්ඩායම්වල ස්වභාවය 6.4 කණ්ඩායම් වර්ග 6.5 කණ්ඩායම්වේමේ පරමාර්ථ 6.6 කණ්ඩායම් වර්ධනයවේමේ අදියර 6.7 කණ්ඩායම් එලදායකත්වය	පැය 5 විනාඩී 30
	7) සන්නිවේදන ක්‍රියාවලිය	7.1 සන්නිවේදනය යනු කුමක්ද? 7.2 සන්නිවේදනයට බලපාන සාධක 7.3 විධිමත් හා අවිධිමත් සන්නිවේදනය 7.4 සන්නිවේදන ජාල 7.5 අවාචික සන්නිවේදනය	පැය 3 විනාඩී 30
	8) සංවිධාන වෙනස්වීම හා සංවර්ධනය	8.1 සන්නිවේදන වෙනස් වීම හා සංවර්ධනය නිර්වචනය 8.2 වෙනස්වීම් වර්ග 8.3 වෙනස්වීමට තුළු දෙන කරුණු 8.4 වෙනසට විරුද්ධ වීම 8.5 බලක්ෂේත්‍ර විග්‍රහය 8.6 සංවිධාන සංවර්ධනයේ පරමාර්ථ 8.7 සංවර්ධන ක්‍රියාවලිය 8.8 මැදිහත්වීමේ කුම	පැය 6 විනාඩී 15
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යාපනය සහ සම්මන්ත්‍රණ	
11	අශේෂීම ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරදේශීක ග්‍රන්ථ 1 . Blau, P.M., Bureaucracy in Modern Society, New York, Random House, (1956). 2 . Cohen, A., Gardon B., Joesfovitz Fink S. Willits R., Effective Behavior in Organization, Homewood Richard Irwin D.G. Co. 3 rd edition, (1984). 3 . Etzioni A. Modern Organizations, Englewood Cliffss, N.J. Prentice Hall, Inc. 1964 4 . Luthans F., Organizational Behavior, Recient Editin, McGrawHill, Inc. 5 . Maslow A.H. Motivation and Personality, New York, Harper and Row, 1970 6 . Rashid S.A., Archer M., Organizational Behavior, 2 nd edition, Ontario, L and S Management Publications, (1982)		

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2502 (B)
2	පාඨමාලා ඒකකයේ නම	සමාජ විද්‍යාව
3	ඒකක අගය	2.5
4	අධ්‍යාපන වර්ෂය	02
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>මෙම සමාජ විද්‍යාව පිළිබඳ මූලික ව්‍යුහය මිනිසාගේ සමාජ ජීවිතය විවරණය කරමින් මානව සමාජය පිළිබඳ දැනීමත් ලබා දෙනු ඇති. සමාජ අන්තර්ක්‍රියාකාරීත්වය ප්‍රධාන මාත්‍රකාව වශයෙන් තබා ගතිමින් හා රාජ්‍ය අංශයේ සංවිධාන පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සමාජ ව්‍යුහය හා සමාජ ක්‍රියාවලින් සවිස්තර විග්‍රහයකට ලක් කෙරෙයි. ඒවා තුළින් තමාව හා සමාජයේ අන් අයව මනාව අවබෝධ කර ගැනීමේ හැකියාවන් ඩිජ්‍යුයන් තුළ දියුණු වනු ඇති. මෙම ව්‍යුහය වර්තමාන සංකීරණ සමාජ සංස්කෘතික පරිසරයට ගැලපෙන පරිදි ඩිජ්‍යුයින්ගේ කාර්කික වින්තනය, විනිශ්චය ගැටළු විසඳීම හා ගැටුම් කළමනාකරණය කිරීම ආදි කොළඹයන් සංකීර්ණත් කෙරේ. ව්‍යුහයේ ප්‍රධාන අන්තර්ගතයන් වනුයේ සමාජ විද්‍යාව හැඳින්වීම, සමාජානුශේර්ණය හා පොරුෂන්වය, සංස්කෘතියක පවුල හා විවාහය, සංස්කෘතිය වැනි සමාජ සංස්ථාන සමාජ ස්ථානය, සමාජ විද්‍යාන් සමාජ ක්‍රියාවලින්, සහ වඩාත් ප්‍රායෝගික වූ සමාජ වෙනස්වීම හා සංවර්ධනය යනාදී මාත්‍රකාවන්ය. මෙම ව්‍යුහය හැඳුරුමෙන් පසු සමාජ ජීවිතය හා විශේෂයෙන්ම රාජ්‍ය කළමනාකරණයට අදාළ ගැටළු පිළිබඳ මනා අවබෝධයක් ඩිජ්‍යුයින් තුළ ගොඩ නැගෙනු ඇති.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) සමාජ විද්‍යාවේ එතිහාසික වර්ධනය පිළිබඳ දැනුම ලබා දීම.</p> <p>ආ) ප්‍රධාන සමාජ විද්‍යාත්මක න්‍යාය හා සංකල්ප හඳුන්වා දීම.</p> <p>ඇ) සමාජ කණ්ඩායම් පිළිබඳ විවිධ පැතිකඩ් පැහැදිලි කිරීම.</p> <p>ඇ) සමාජ ක්‍රියාවලින් අවබෝධ කර ගැනීමට ඩිජ්‍යුයින්ට උද්වී කිරීම.</p> <p>ඉ) ප්‍රධාන සමාජ සංස්ථා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම.</p> <p>ඊ) සංස්කෘතිය, සමාජ ස්ථානයන් යනාදී වැදගත් සමාජ සංස්කීර්ණීන් අවබෝධ කරවීම.</p> <p>උ) සමාජ වෙනස්වීම හා සමාජ සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරීත්වයන් පැහැදිලි කිරීම.</p> <p>උ) සමාජ ජීවිතය හා රැකියා කළමනාකරණයට අදාළ සමාජ විද්‍යාත්මක දැනුමෙන් පොහොසත් කරවීම</p>
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>අත්තකර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රධාන ප්‍රතිඵල,</p> <p>අ) සමාජ විද්‍යාවේ එතිහාසික වර්ධනය පිළිබඳ දැනුම ප්‍රදේශනය කිරීම.</p> <p>ආ) ප්‍රධාන සමාජ විද්‍යාත්මක සංකල්ප හා න්‍යායන් ප්‍රායෝගික ප්‍රායෝගික පැහැදිලි කිරීම.</p> <p>ඇ) සමාජ අන්තර් ක්‍රියාකාරීත්වය හා කණ්ඩායම් වර්යාව විවිධ ආකාරයන්ගෙන් ක්‍රියාකරන බව අවබෝධ කර ගැනීම.</p> <p>ඇ) පවුල හා විවාහය, සංස්කෘතිය ආදි වැදගත් සමාජ සංස්ථා විග්‍රහ කිරීම.</p> <p>ඉ) සමාජ ස්ථානයන් හා සමාජ සංවිධාන පිළිබඳ න්‍යායන්මක හා ප්‍රායෝගික වශයෙන් අවබෝධ කර ගැනීම.</p> <p>ඊ) සමාජ වෙනස්වීම හා සමාජ සංවර්ධනය පිළිබඳ මූලධර්ම හා විධිත්‍යාලය පැහැදිලි කිරීම.</p> <p>උ) ජීවිතය හා විශේෂයෙන් රැකියාව පිළිබඳ සමාජ දක්ෂතා ගෙනහැර පැමුව.</p>

9	පාඨමාලාවේ අන්තර්ගතය		
ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	පැය ගණන	
1. සමාජ විද්‍යාව හා එහි විෂය පරිය හැඳින්වීම	1.1 සමාජ විද්‍යාවේ ආරම්භය 1.2 කොමිට්, බිරකයිම් හා ස්පේන්සර් සමාජ විද්‍යාවට කළ දායකත්වය 1.3 සමාජ විද්‍යාවේහි මැකස් වෙබරගේ තුමිකාව 1.4 වර්තමාන සමාජ විද්‍යාවේ නව ප්‍රවණතා 1.5 සමාජ විද්‍යාවේ විෂය පරිය පිළිබඳ දළ හැඳින්වීම 1.6 සමාජ පර්යේෂණවල ප්‍රධාන අදියර	පැය 3 විනාඩී 30	
2. සමාජානුයෝජනය	2.1 මිනිසාගේ ඉගෙනීමේ හැකියාව 2.2 මිනිස් දරුවාගේ යැපීම 2.3 දරුවා හා භාෂාව 2.4 සමාජානුයෝජනයේ අරමුණු 2.5 සමාජානුයෝජනය හා සංස්කෘතිය 2.6 සමාජානුයෝජනය හා පොරුජත්වය 2.7 සමාජානුයෝජන ආයතන 2.8 ගොඩුරු සමාජානුයෝජනය	පැය 3 විනාඩී 30	
3. සංස්කෘතිය	3.1 සංස්කෘතිය පිළිබඳ නිර්වචන 3.2 සංස්කෘතිය ඉගෙනීමේ වර්යාවක් වශයෙන් 3.3 සංස්කෘතියේ අංග 3.4 සංස්කෘතික ගති, සංකීරණ හා රටා උප සංස්කෘතින් 3.5 මානව කේන්ද්‍රණය හා සංස්කෘතික සාපේශ්‍යතාවය 3.6 සංස්කෘතික විවිධත්වය හා සංස්කෘතික වෙනස්වීම	පැය 5 විනාඩී 30	
4. පවුල හා විවාහය	4.1 පවුල සමාජ සංස්ථාවක් වශයෙන් 4.2 පවුල හා විවාහයේ ලේඛිභාසික වර්ධනය 4.3 පවුල් වර්ග 4.4 පවුල හා විවාහයේ කාර්යභාරයන් 4.5 වෙනස්වන පවුල	පැය 3 විනාඩී 30	
5. සමාජ ස්ථරායනය	5.1 සමාජ ස්ථරායනය අර්ථ ගැන්වීම 5.2 සමාජ ස්ථරායනයේ පැතිකඩි 5.3 ධනය බලය හා කීර්තිය 5.4 පන්ති ව්‍යුහය 5.5 කුලය, මානව කණ්ඩායම් හා ජන වර්ගය 5.6 සමාජ වලාකාවය හා සමාජ වර්ධනය	පැය 6 විනාඩී 15	
6. සමාජ සංවිධානය	6.1 ප්‍රාථමික කණ්ඩායම් 6.2 දේවිතියික කණ්ඩායම් හා විධිමත් ව්‍යුහය 6.3 නිලතන්ත්‍රවාදය 6.4 අවිධිමත් ව්‍යුහය 6.5 සමාජ ව්‍යුහය: සමාජ ක්‍රියා. අන්තර් ක්‍රියා තත්ත්වය හා කාර්යභාරය 6.6 සමාජ සංවිධාන	පැය 5 විනාඩී 30	

	7. සමාජ වෙනස්වීම හා සමාජ සංවර්ධනය	7.1 සමාජ වෙනස්වීම එහිබල තත්ත්වයන් 7.2 සමාජ වෙනස්වීමට බලපාන සාධක 7.3 කාර්මිකරණය හා නැව්‍යකරණය 7.4 සංවර්ධනය හා උග්‍ර සංවර්ධනය 7.5 සංවර්ධන ආකෘති 7.6 සමාජ සැලසුම කිරීම	පැය 3 විනාඩි 30
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්මන්ත්‍රණ	
11	අැගසිම ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරදේශීක ග්‍රන්ථ 1. අ) Nicholas S. Timasheff, Sociological Theory, Its Nature and Growth, Random House, New York, 1967 2. Baron et. al, Social Psychology, Reason, Prentice Hall, New Delhi, 2007 3. Leonard Broom, Selznic Philip, Sociology, New York, 1956 4. Max Weber, Essays in Sociology (ed) H.H. Gerth, C. Wright Mills, Routledge and Kegan Paul Ltd. London, 1957 5. George Peter Murdock, Social Structure, Free Press, New York, 1965 6. Peter Worsley, (ed), Modern Sociology , Penguin Books, 1980 7. Rathnapala N., Principles of Sociology (Sinhala) Colombo, 1986 8. Oscar Grusky and George A Miller ,The Sociology of Organization (ed), London, 1981 9. Eugene V. Schenider, Industrial Sociology, The Social relations of industry and community, New York, 1969 10. Schaefer R.T., Sociology (2005), McGraw - Hall, Boston		

විද්‍යාවේ කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධී පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2503	
2	පාඨමාලා ඒකකයේ නම	සාර්ව ආර්ථික විද්‍යාව	
3	ඒකක අගය	05	
4	අධ්‍යාපන වර්ෂය	02	
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	විෂය	<p>මෙම පාඨමාලා ඒකකය මගින් සමස්ථ ආර්ථික පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා මෙම පාඨමාලාව මගින් සමස්ථ ඉල්ලුම, සමස්ථ සැපයුම ජාතික ආදායම පරිභේදනය සහ ආයෝජනය පිළිබඳ අවධානය යොමු කෙරේ. මිට අමතරව පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්ති යොදා ගැනීමේදී රාජ්‍ය කාර්යාලය සාකච්ඡා කෙරේ. මෙම පාඨමාලා ඒකකය මගින් සාර්ව ආර්ථික නිමවුමට බලපාන සාකච්ඡා වන; ජාතික නිමවුවේ වර්ධනය, එහි කාලීන වෙනස්වීම්, සේවා වියුක්තිය සහ උද්ධමනය පිළිබඳ විගුහ කෙරේ. තවදුරටත්, මෙය අනෙකුත් ආර්ථික විද්‍යා විෂයයන්ට සහ ආර්ථික විශ්ලේෂණ සඳහා පදනමකි.</p>	
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) සාර්ව ආර්ථික විද්‍යාවේ මූලික ව්‍යුහය සංකල්ප තාක්‍රියාන් සහ ක්‍රමවේදයන් හඳුන්වා දීම.</p> <p>ආ) ආර්ථික අරමුණු සහ ඒවායින් ආර්ථිකයට ඇති වන බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දීම.</p> <p>ඇ) සුදුසු ආකෘතින් යොදාගෙන සාර්ව ආර්ථික ප්‍රතිපත්තින් සහ සාර්ව ආර්ථික ගැටුව පිළිබඳ සාකච්ඡා කිරීම.</p> <p>ඇ) සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික වර්ධනය, උද්ධමන අනුපාතය, ආර්ථික වර්ධනයේ වෙනස්වීම් යනාදි පවත්නා සාර්ව ආර්ථික ගැටුව පිළිබඳ ව්‍යාපාර හොඳ අවබෝධයක් ලබා දීම.</p>	
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>සාර්ව ආර්ථික විද්‍යා විෂයය හදාරා අවසාන වන විට;</p> <p>අ) මූලික සාර්ව ආර්ථික විද්‍යා සංක්ලප සහ මිනුම් දඩු පිළිබඳවද</p> <p>ආ) ආර්ථික ව්‍යුහය සහ විවිධ ආර්ථික ක්‍රියාකාරීන් අතර ඇති සම්බන්ධතාවයද</p> <p>ඇ) ආර්ථික අරමුණු සහ සමස්ථ වියදම පිළිබඳවද</p> <p>ඇ) සම්බුද්ධිය සහ IS-LM වකු නිර්මාණය වන ආකාරය පිළිබඳවද</p> <p>ඉ) මූලික සහ පිස්කල් ප්‍රතිපත්තින්වල ප්‍රායෝගික වැශැත්කම, සහ</p> <p>ඊ) උද්ධමනය සහ සේවා වියුක්තිය අතර ඇති අන්තර සම්බන්ධතාවයස්ම උද්ධමනය ඇතිවීමේ හේතු පිළිබඳවද, අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.</p>	
9	පාඨමාලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	පැය ගණන
	1) සාර්ව ආර්ථික විද්‍යාව හැඳින්වීම	<p>1.1 සාර්ව ආර්ථික විද්‍යාව සහ සුක්ෂ්ම ආර්ථික විද්‍යාව අතර වෙනස</p> <p>1.2 සමස්ථ ඉල්ලුම සහ සමස්ථ සැපයුම</p> <p>1.3 සාර්ව ආර්ථික අරමුණු</p>	පැය 02

	2) සාර්ථක ආර්ථික මිණුම් දූල	2.1 දෙළ දේශීය නිෂ්පාදිතය 2.2 දෙළ ජාතික නිෂ්පාදිතය 2.3 ගුද්ධ ජාතික නිෂ්පාදිතය 2.4 දෙළ ජාතික නිෂ්පාදිතයේ අවබඳතකය	පැය 02
	3) ආදායමේ වෘත්තාකාර ප්‍රවාහය	3.1 අංග දෙකකින් යුක්ත ආර්ථිකයක ආදායමේ වෘත්තාකාර ප්‍රවාහය 3.2 අංග තුනකින් සහ හතරකින් යුක්ත ආර්ථිකයන්හි ආදායමේ වෘත්තාකාර ප්‍රවාහයන් 3.3 වැදුම් සහ කාන්දුවීම්	පැය 04
	4) ජාතික ආදායම් ගිණුම්කරණ සම්කරණය	4.1 අංග දෙකකින් යුත් ආර්ථිකයක 4.2 අංග තුනකින් යුත් ආර්ථිකයක 4.3 අංග හතරකින් යුත් ආර්ථිකයක	පැය 06
	5) පාරිභෝෂනය, ඉතුරුම් සහ ආයෝජනය	5.1 පාරිභෝෂන ක්‍රිතය 5.2 ඉතුරුම් ක්‍රිතය 5.3 ආයෝජන ක්‍රිතය	පැය 08
	6) ජාතික ආදායමේ සමතුලිතය	6.1 ආදායම් වියදම් ප්‍රවේශය 6.2 අංග දෙකක ආර්ථිකයක 6.3 අංග තුනක ආර්ථිකයක 6.4 අංග හතරක ආර්ථිකයක	පැය 08
	7) ගුණකයන් විශ්ලේෂණය	7.1 වියදම් ගුණකය 7.2 බදු ගුණකය 7.3 සංක්‍රාම ගුණකය 7.4 ආනයන ගුණකය	පැය 08
	8) IS විග්‍රහය	8.1 හාන්ච් වෙළඳපල සමතුලිතය හා එහි වෙනස් වීම 8.2 IS වතුය විග්‍රහ කිරීම 8.3 IS වතුයේ බැඳුම සහ අන්තර්ඛණ්ඩය	පැය 06
	9) මුදල් වෙළඳපල සහ LM වතුය	9.1 මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම 9.2 මුදල් වෙළඳපල සමතුලිතය 9.3 LM වතුය තිර්මාණය කිරීම 9.4 LM වතුයේ බැඳුම සහ අන්තර්ඛණ්ඩය	පැය 06
	10) IS-LM විග්‍රහය	10.1 IS-LM විග්‍රහයේ සමතුලිතය 10.2 IS-LM සමතුලිතයේ වෙනස්වීම්	පැය 04
	11) මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්තිය	11.1 පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්ති 11.2 පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තිවල එලදායකත්වය	පැය 08
	12) සමස්ථ ඉල්ලුම හා සමස්ථ සැපයුම	12.1 සමස්ථ ඉල්ලුම 12.2 සමස්ථ සැපයුම 12.3 ආර්ථිකයේ සමතුලිතය	පැය 05

	13) සාර්ව ආර්ථික ගැටළු	13.1 උද්ධමනය 13.2 සේවා විපුක්තිය 13.3 ව්‍යාපාර වකු	පැය 08
10	පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්මත්තුණ	
11	අැගසිම් ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරද්‍යුකිත ග්‍රන්ථ	<ol style="list-style-type: none"> 1. Paul A. Samulson and William D. Nordhaus, Macroeconomics, 19th Edition, Tata Mcgraw-Hill Education Private Ltd. New Delhi, 2012 2. Robert J. Gordon, Macroeconomics, 12th Edition, PHI Learning Private Ltd, New Delhi, 2011 3. මහාචාර්ය දයානන්ද සෝමස්න්දර, සාර්ව ආර්ථික විද්‍යාව, 3 වන මුද්‍රණය, 2008 4. මහාචාර්ය ර්‍ය දයාරත්න ආර්ථික විද්‍යාව I, 2013 5. එම්. ඒ. කුමුදිනී ත්‍රියාලනා, ආර්ථික විද්‍යාව, ප්‍රථම මුද්‍රණය, 2014 	

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාසුලාව

පාසුලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාසුලා ඒකකයේ සංකේතය	MEX 2504	
2	පාසුලා ඒකකයේ නම	ව්‍යාපෘති කළමනාකරණය	
3	ඒකක අගය	05	
4	අධ්‍යයන වර්ෂය	02	
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි *	
6	වලංගුතාව	<p>රාජ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයෙහි උපාධිධාරීනු බොහෝමයක් රාජ්‍ය අංශයෙහි ව්‍යාපෘති කළමනාකරණ කටයුතුවල තිරත්ව සිටිති. රාජ්‍ය අංශය විසින් කරනු ලබන ව්‍යාපෘතින් කළමනාකරණය කිරීමේදී විශේෂත්වයන් කිහිපයක්ද සැලකිල්ලට භාජනය කළ යුතු වේ. ඒ අනුව මෙම විෂය මගින් රාජ්‍ය අංශයෙහි ව්‍යාපෘති කළමනාකරණවෙකු සතුව තිබිය යුතු දැනුම, දක්ෂතා හා ආකල්ප සම්පාදනය කරනු ලබයි.</p>	
7	පාසුලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>මෙම විෂයයෙහි මූලික අරමුණ වනුයේ එලදායීව රාජ්‍ය අංශයෙහි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම්න්, කුසලතාවලින් සහ ආකල්පවලින් සිසුන් සන්නද්ධ කිරීමයි.</p>	
8	පාසුලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම විෂය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, එලදායීව හා කාර්යක්ෂමව රාජ්‍ය අංශයෙහි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ තුම උපායන් යොදා ගැනීමට සිසුන්ට හැකි වනු ඇත. විශේෂයෙන්ම මෙම විෂයයෙන් අපේක්ෂා කරනුයේ පහත දැ සිදු කිරීමට අවශ්‍ය විෂය බද්ධ දැනුම හා දානාත්මක කුසලතා සිසුන් තුළ වැඩි දියුණු කිරීමයි.</p> <ul style="list-style-type: none"> අ) ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම ආ) රාජ්‍ය අංශයේ ව්‍යාපෘතින් සඳහා ගක්‍රතා අධ්‍යයනයන් සිදු කිරීම ඇ) සමස්ථ ව්‍යාපෘති ගක්‍රතාවය නිර්ණය කිරීම ඈ) ව්‍යාපෘති ප්‍රතික්ෂණය උදෙසා වන ඕල්ප ක්‍රම උපායන් යොදා ගැනීම ඉ) ව්‍යාපෘති පාලනයෙන් හා ප්‍රාග්ධනයෙන් ලැබෙන උගත් පාඨම් අනාගත ව්‍යාපෘති සාර්ථක කර ගැනීම උදෙසා යොදා ගැනීම 	
9	පාසුලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	
	1) ව්‍යාපෘති කළමනාකරණය හැදින්වීම	<p>1.1 ව්‍යාපෘතියක් නිර්වචනය කිරීම 1.2 ව්‍යාපෘතියක මූලික ලක්ෂණ 1.3 ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘතින් වෙන් කොට දැක්වීම 1.4 ව්‍යාපෘතින් සහ ක්‍රියාවලින් වෙන් කොට දැක්වීම 1.5 රාජ්‍ය අංශයේ ව්‍යාපෘතින්ගේ අවශ්‍යතාවය</p>	පැය 05
	2) ව්‍යාපෘති කළමනාකරණ පිටත වකුය	<p>2.1 හැදින්වීම 2.2 ව්‍යාපෘති කළමනාකරණ පිටත වකුයේ ප්‍රධාන අවධීන් 2.3 ව්‍යාපෘති හඳුනා ගැනීම 2.4 ව්‍යාපෘති පූර්ව ඇගයීම 2.5 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම 2.6 ව්‍යාපෘති පාලනය සහ ප්‍රාග්ධනයෙන් ඇගයීම</p>	පැය 05

	3) ව්‍යාපෘති ගක්‍රතා අධ්‍යයනය	3.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 3.2 ව්‍යාපෘති ගක්‍රතා අධ්‍යයනයේ අවශ්‍යතාවය 3.3 ව්‍යාපෘති ගක්‍රතා අධ්‍යයනයක පැතිකඩයන් 3.4 ව්‍යාපෘති ගක්‍රතා අධ්‍යයන වාර්තා පිළියෙළ කිරීම	පැය 08
	4) තාක්ෂණික විශ්ලේෂණය	4.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 4.2 ව්‍යාපෘති තාක්ෂණික විශ්ලේෂණයේ පැතිකඩයන් 4.3 තාක්ෂණික විශ්ලේෂණය සිදු කිරීමේ ක්‍රමවේදයන් 4.4 ව්‍යාපෘති තාක්ෂණික ගක්‍රතාවය නිර්ණය කිරීම	පැය 08
	5) වෙළඳපොල විශ්ලේෂණය	5.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 5.2 ව්‍යාපෘතියක වෙළඳපොල විශ්ලේෂණයේ පැතිකඩයන් 5.3 වෙළඳපොල විශ්ලේෂණයේ දී හාටිතා වන සිල්ප ක්‍රම උපායන් 5.4 ව්‍යාපෘතියක වෙළඳපොල ගක්‍රතාවය නිර්ණය කිරීම	පැය 08
	6) ආයතනික, සංවිධානාත්මක හා කළමනාකාරීන්ව විශ්ලේෂණය	6.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 6.2 ආයතනික, සංවිධානාත්මක හා කළමනාකාරීන්ව විශ්ලේෂණයන් වෙන් කොට දැක්වීම 6.3 ව්‍යාපෘති කළමනාකරණයේදී හාටිතා කළ හැකි විකල්ප සංවිධානමය ව්‍යුහයන් 6.4 ව්‍යාපෘතියක් සඳහා සූදුසූ ආයතනික, සංවිධානමය හා කළමනාකාරීන්ව වැඩ පිළිවෙළවල් තෝරා ගැනීම	පැය 08
	7) මූල්‍ය විශ්ලේෂණය	7.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 7.2 ව්‍යාපෘතියක පිරිවැයන් හා ප්‍රතිලාභ ඇස්තමේන්තු කිරීම 7.3 විශ්පේයන් රාජ්‍ය අංශයේ ව්‍යාපෘතියක පිරිවැය හා ප්‍රතිලාභ ඇස්තමේන්තු කිරීමේදී සිදු කළ යුතු අතිරේක ගැලපුම් 7.4 සාම්ප්‍රදායික හා නැවීන ක්‍රම උපායන් හාටිතයෙන් ව්‍යාපෘතියක මූල්‍ය ගක්‍රතාවය නිර්ණය කිරීම	පැය 08
	8) ආර්ථික හා සමාජ විශ්ලේෂණය	8.1 හැඳින්වීම හා නිර්ච්චාවනයන් 8.2 ව්‍යාපෘතියකින් ජනනය වන බාහිරතාවයන් ඇස්තමේන්තු කිරීම 8.3 ව්‍යාපෘතියක් මගින් සමාජ සූජ සාධනයට වන බලපැළුම ඇස්තමේන්තු කිරීම 8.4 ව්‍යාපෘතියක සමාජමය ගක්‍රතාවය නිර්ණය කිරීම	පැය 08

	9) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා කළමනාකරණයේදී යොදා ගන්නා දිල්ප, කුම, උපායන්	9.1 සම්පත් වෙන් කිරීම හා ව්‍යාපෘතියක අවසාන නිමැවුම 9.2 ව්‍යාපෘති සුපරීක්ෂණය 9.3 වැදගත් සිද්ධි සැලසුම්කරණය හා ජාල සටහන් විශ්ලේෂණය 9.4 ව්‍යාපෘති සුපරීක්ෂණය සඳහා වන ගාන්ථ සටහන් හා ඉපැයු අගය පිළිබඳ මිනුම් විශ්ලේෂණය	පැය 08
	10) ව්‍යාපෘතින් පාලනය හා ප්‍රෝච්‍රිත ඇගයීම	10.1 හැඳින්වීම හා නිර්වචනයන් 10.2 ව්‍යාපෘති පාලනයේදී හා ප්‍රෝච්‍රිත ඇගයීමේදී යොදා ගනු ලබන දිල්ප කුම උපායන් 10.3 ප්‍රෝච්‍රිත ඇගයීමන් ලැබෙන ප්‍රතිඵල උපයෝගී කර ගැනීම 10.4 ව්‍යාපෘති ප්‍රෝච්‍රිත ඇගයීම සඳහා වන සූක්ෂ්ම ආර්ථික විද්‍යා රාමුව	පැය 09
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය		දේශන, ස්වයං අධ්‍යාපන හා සම්මන්ත්‍රණ
11	ඇගයීම ක්‍රමවේදය		අවසාන පරීක්ෂණය 100%
12	නිරදේශීත ග්‍රන්ථ <ol style="list-style-type: none"> Project management institute (2005), <i>Practice standard for earned value management</i>, Pennsylvania. Trish Melton (2007), <i>Project management toolkit: The basics for project success</i> (2nd ed.), Elsevier Ltd. Robert K. Wysoki (2007), <i>Effective project management</i>, Wiley publishing Inc., Indiana. දුම්න්ද වීරරත්න, ව්‍යාපෘති කළමනාකරණය, Project Management Solutions, කතා ප්‍රකාශන. 		

***සටහන:** සම්මන්ත්‍රණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනවාද යන කාරණය, ඉංග්‍රීසි මාධ්‍ය පංතිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සංඛ්‍යාව මත තීරණය වේ.

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධී පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2505	
2	පාඨමාලා ඒකකයේ නම	අලෙවි කළමනාකරණය	
3	ඒකක අගය	05	
4	අධ්‍යයන වර්ෂය	02	
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	විෂයනාව		
	මෙම පාඨමාලාව අලෙවි කළමනාකරණයේ මූලික තාක්ෂණීය සංකල්ප සම්බන්ධයෙන් දැනුවත්තාවය සහ අවබෝධය ඇති කිරීම මගින් ශ්‍රී ලංකික සංදර්භය තුළ අලෙවිකරණයේ ප්‍රායෝගික හාටිතය හඳුනා ගැනීමට සියලුම දැනුම පුළුල් කිරීම අරමුණු කරගෙන ඇත. මෙය අලෙවිකරණය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති කිරීම සහ සංවිධානයන්හි අලෙවිකරණය සිදුවන්නාවූ වැදගත් භූමිකාව පිළිබඳ මතා රාමුවක් නියම කර ඇත. මෙම පාඨමාලාව තුළ අලෙවිකරණ නිර්වචනය සහ අලෙවි කළමනාකරණ ක්‍රියාවලිය, වෙළඳපල සහ පාරිභෝගිකයා අවබෝධ කර ගැනීම, අලෙවිකරණ අවස්ථා විශ්ලේෂණය, ඉලක්ක අලෙවිකරණ උපාය මාරුග, අලෙවිකරණ වැඩිසටහන් සංවර්ධනය සහ අලෙවි ප්‍රයත්තයන් කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආවරණය කර ඇත.		
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු		
	1. අලෙවිකරණය සහ අලෙවිකරණ ක්‍රියාවලිය හඳුනා ගැනීම 2. වෙළඳපල සහ පාරිභෝගිකයා අවබෝධ කර ගැනීම 3. අලෙවිකරණ අවස්ථා විශ්ලේෂණය 4. ඉලක්ක වෙළඳපල උපක්‍රම අවබෝධ කර ගැනීම 5. අලෙවිකරණ වැඩිසටහන් සංවර්ධනය කිරීම 6. අලෙවිකරණ ප්‍රයත්ත කළමනාකරණය කිරීම		
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය		
	1. අලෙවිකරණය සහ ප්‍රධාන අලෙවිකරණ තීරණ අවබෝධ කර ගැනීම 2. අලෙවිකරණ භූමිකා සහ විෂය පථය තේරුම් ගැනීම 3. අලෙවිකරණ අවස්ථා විශ්ලේෂණය 4. තරගකාරී ව්‍යාපාරික පරිසරය විශ්ලේෂණය කිරීම 5. අලෙවිකරණ වැඩිසටහන් සංවර්ධනය 6. ශ්‍රී ලංකාවේ තුනත අලෙවිකරණ උපනතින් අගය කිරීම		
9	පාඨමාලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණන
	1. අලෙවිකරණ සහ අලෙවිකරණ ක්‍රියාවලිය හැඳින්වීම	1.1 අලෙවිකරණය යනු කුමක්ද? 1.2 අලෙවිකරණයේ විෂය පථය සහ භූමිකාව පැහැදිලි කිරීම 1.3 අලෙවිකරණයේ හර සංකල්ප 1.4 වෙළඳපල අනිමුඩ අලෙවිකරණය 1.5 අලෙවි කළමනාකරණ කාර්යයන්	පැය 12
	2. වෙළඳපල අවබෝධ කර ගැනීම සහ අලෙවිකරණ අවස්ථා විශ්ලේෂණය	2.1 අලෙවිකරණ තොරතුරු කළමනාකරණය සහ අලෙවිකරණ පර්යේෂණ 2.2 අලෙවිකරණ පරිසර විශ්ලේෂණය 2.3 පාරිභෝගික වර්යාව අධ්‍යයනය 2.4 තරගකරුවන්ගේ වර්යා විශ්ලේෂණය	පැය 12

	3. ඉලක්ක වෙළඳපල උපකුම තොරා ගැනීම සහ පාරිභෝගික අභිමුෂ්‍ර අලේවිකරණ උපායමාර්ග සංවර්ධනය	3.1 අලේවිකරණ දරුණනයන් 3.2 වෙළඳපල බණ්ඩනය 3.3 ඉලක්ක අලේවිකරණය 3.4 විවිධාංගිකරණය සහ වෙළඳපල ස්ථාපනය කිරීම	පැය 12
	4. සමෝධානික අලේවිකරණ වැඩසටහන් සංවර්ධනය	4.1 නිෂ්පාදන තීරණ 4.1.1 නිෂ්පාදනයක් යනු කුමක්ද? 4.1.2 හාන්ච් සේවා වර්ගිකරණය 4.1.3 නිෂ්පාදනය මට්ටම 4.1.4 හාන්ච්යක පිවන වතු උපාය මාර්ග 4.1.5 නව හාන්ච් සංවර්ධන උපාය මාර්ග 4.1.6 නිෂ්පාදිත මිශ්‍ර උපායමාර්ග	පැය 12
		4.2 මිල තීරණ 4.2.1 මිල යනු කුමක්ද? 4.2.2 මිල තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු 4.2.3 මිල තීරණ ක්‍රියාවලිය 4.2.4 අගනාකම් මත මිල තීරණය	පැය 09
		4.3 බෙදා හැරීම තීරණ 4.3.1 අලේවිකරණ මාධ්‍යයන්ගේ ස්වභාවය සහ වැදගත්කම 4.3.2 සැපයුම්දාමය සහ අගනාකම් බෙදා හැරීම ජාලය 4.3.3 බෙදාහැරීම මාධ්‍යයන්ගේ හැසිරීම	පැය 06
		4.4 ප්‍රවර්ධන තීරණ 4.4.1 ප්‍රවර්ධන මිශ්‍රය 4.4.2 ඒකාබද්ධ අලේවිකරණ සන්නිවේදනය 4.4.3 සන්නිවේදන ක්‍රියාවලිය 4.4.4 සංශ්ලේෂී සන්නිවේදන උපායමාර්ග 4.4.5 ප්‍රවර්ධන අයවැය තීරණය කිරීම 4.4.6 අලේවිකරණ සන්නිවේදනයේ සමාජ වගකීම	පැය 09
	5. අලේවිකරණ ප්‍රයතන්නය කළමනාකරණය	5.1 අලේවිකරණ කටයුතු සංවිධානය, ක්‍රියාත්මක කිරීම සහ පාලනය	
10	පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්මත්තුණ	
11	අැගස්ත්‍ර ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරද්‍යුකිත ග්‍රන්ථ 1. Kotler Phillip, Principles of Marketing, (2012), 14 th edition, Prentice Hall of India 2. Kotler Phillip, Marketing Management, (2012), 14 th edition, Prentice Hall of India 3. Samarasinghe D.S.R.F. (2008), Marketing Management		

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 2506
2	පාඨමාලා ඒකකයේ නම	ව්‍යවස්ථා, පරිපාලන හා වාණිජ නීතිය
3	ඒකක අගය	05
4	අධ්‍යායන වර්ෂය	01
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>මෙම පාඨමාලාව ඒකකය ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හා වාණිජ නීතිය යන විෂය කොටස් තුනකින් සමන්විතය. මෙම පාඨමාලා ඒකකය විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාවේ මූලික විෂය කොටසක් වන රාජ්‍ය කළමනාකරණයට අදාළ මූලික නීතිමය පදනම සපයයි. ඒ අනුව ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතිය යටතේ මෙම පාඨමාලා ඒකකය මගින් 1978 ආණ්ඩුකුම ව්‍යවස්ථාව හා නිදහසට පසුව ආණ්ඩුකුම ව්‍යවස්ථා පිළිබඳ හැඳින්වීමක් සහිතව ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතියේ මූලික මූලධර්ම හඳුන්වා දෙයි. පරිපාලන නීතිය අධ්‍යායනයේදී පරිපාලන නීතියේ මූලික මූලධර්ම ආවරණය වන, පරිපාලන නීතියේ ස්වභාවය, රාජ්‍ය ආයතන පිළිබඳ හැඳින්වීම, බලාතිතුමණ ත්‍යාය, ස්වභාව යුත්ති මූලධර්ම, පරිපාලන පර්යාද පිළිබඳව පැහැදිලි කරනු ලැබේ. වාණිජ නීතියේ මූලධර්ම හඳුනා ගැනීම හා ශ්‍රී ලංකාවට අදාළව ඒවායේ හාවිතය ගැන දැනුම, මෙම විෂය ඒකකයෙන් සිසුන්ට ලබා දෙන දැනුමට වඩා වැඩි වට්නාකමක් එකතු කරයි.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) වර්තමාන ආණ්ඩුකුම ව්‍යවස්ථාව ඇතුළව නිදහසට පසු ආණ්ඩුකුම ව්‍යවස්ථා පිළිබඳ කෙටි හැඳින්වීමක් සහිතව ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතියේ මූලික මූලධර්ම පිළිබඳ හඳුන්වා දීම.</p> <p>ආ) පරිපාලන නීතිය හා වාණිජ නීතියට අදාළ නීතිමය මූලධර්ම, රිති, රෙගුලාසි හා පනත් පිළිබඳ අවබෝධ කර ගැනීම.</p> <p>ඇ) ඉහත විෂය කොටස්වලට අදාළව පැන තැගිය හැකි මූලික ගැටළු හා ඒවාට විසඳුම් පිළිබඳ දැනුම සිසුන්ට ලබා දීම.</p>
8	පාඨමාලා ඒකකය ඉගෙනීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම විෂය සාර්ථකව නිම කළ විට ශිෂ්‍යයින් විසින්;</p> <p>අ) ව්‍යවස්ථා, පරිපාලන හා වාණිජ නීතිය පිළිබඳ සාමාන්‍ය මූලධර්ම අවබෝධ කර ගත හැකිය.</p> <p>ආ) රාජ්‍ය කළමනාකරණයේදී මතුවන ප්‍රායෝගික තත්ත්වයන්ට ඉහත නීතිමය මූලධර්ම හාවිතා කළ හැකි වීම.</p>
9	පාඨමාලාවේ අන්තර්ගතය	
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා
	1. නීතිය විෂය හැඳින්වීම	1.1 නීතිය යනු කුමක්ද
	2. ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතිය	<p>2.1 ආණ්ඩුකුම ව්‍යවස්ථා නීතිය යනු කුමක්ද</p> <p>2.2 ආණ්ඩුකුම ව්‍යවස්ථා මූලධර්ම - බලකළ බෛම්, නීතියේ පාලනය, පාර්ලිමේන්තු ස්වාධීපතාය, අධිකරණයේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ උත්තරීතරහාවය</p> <p>2.3 ආණ්ඩු පාලනකුම</p>
		පැය 20

	<p>2.4 රාජ්‍යයේ බලතල - ව්‍යවස්ථාපති බලය, විධායක බලය සහ අධිකරණ බලය - ශ්‍රී ලංකාවේ උසාවී පදනම් තිය</p> <p>2.5 බලය විමධ්‍යගත කිරීම හා බෙදා හැරීම</p> <p>2.6 ජන්ද කුමාර</p> <p>2.7 මූලික අයිතිවාසිකම්</p>	
3. පරිපාලන නීතිය	<p>3.1 පරිපාලන නීතිය යනු කුමක්ද</p> <p>3.2 රාජ්‍ය ආයතන</p> <p>3.3 ව්‍යවස්ථා සහ අභිනියෝගන ව්‍යවස්ථා</p> <p>3.4 බලාතිකුම්ණ නායාය</p> <p>3.5 යුක්ති මූලධර්ම</p> <p>3.6 මහජන සුභසාධක නඩුකර</p> <p>3.7 පරිපාලන පර්ශ්ව</p> <p>3.8 මෙමඩ්මන්වරයා</p> <p>3.9 මානව හිමිකම් කොමියන් සහාව</p>	පැය 20
4. වාණීජ නීතිය	<p>4.1 ගිවිසුම් නීතිය / ගිවිසුමක් නිරවචනය කිරීම, වලංගු ගිවිසුමක අංග</p> <p>4.2 ගිවිසුමක වගන්ති / වගකීම නිදහස් කිරීමේ වගන්ති</p> <p>4.3 ගිවිසුම අවසන් කිරීම</p> <p>4.4 ගිවිසුමක් කඩවීම නිසා ලබා ගත හැකි ප්‍රතිකර්ම</p>	පැය 10
5. නියෝග්‍යත්ව නීතිය	<p>5.1 නියෝග්‍යත්වය අර්ථ නිරුපණය කිරීම නියෝග්‍යත්වය ඇති වන ආකාරය</p> <p>5.2 නියෝග්‍යතාගේ සහ ප්‍රධානියාගේ අයිතිවාසිකම් සහ යුතුකම්</p> <p>5.3 නියෝග්‍යත්වන්වය අවසන් වීම</p>	පැය 03
6. හවුල් ව්‍යාපාර නීතිය	<p>6.1 හවුල් ව්‍යාපාර ඇති කිරීම</p> <p>6.2 හවුල්කරුවකන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම්</p> <p>6.3 හවුල් ව්‍යාපාර අවසන් කිරීම</p>	පැය 03
7. භාණ්ඩ විකිණීම පිළිබඳ නීතිය	<p>7.1 1896 භාණ්ඩ විකිණීමේ ආයුර්පතනය</p> <p>7.2 භාණ්ඩ විකිණීමේ ගිවිසුම නිරවචනය කිරීම, ව්‍යංග කොන්දේසි, අයිතිකරුවෙකු නොවන තැනැත්තක විසින් හිමිකම් පැවරීම, නොමේෂ්ඨීට රේතිය සහ එයට ඇති ව්‍යතිරේඛ, මිල නොලත් වික්‍රුමිකරුගේ අයිතිවාසිකම් හා ගැණුම්කරුගේ අයිතිවාසිකම්</p>	පැය 04
8. විණීමය බිල්පත්	<p>8.1 විණීමය බිල්පත්වල නෙතික පදනම</p> <p>8.2 විණීමය බිල්පත්වල ලක්ෂණ, වෙක්පත්, වෙක්පත්වල පාරුණවයන් පිටසන් කිරීම සහ රේඛනය කිරීම</p>	පැය 03
9. සමාගම නීතිය	<p>9.1 සමාගමක් සංස්ථාපනය කිරීම</p> <p>9.2 සමාගම වර්ගිකරණය</p> <p>9.3 2007 අංක 07 දරණ සමාගම් පනතේ ප්‍රධාන ලක්ෂණ</p> <p>9.4 කොටස් හා ගෙයකර, අධ්‍යක්ෂකවරු, සුළු කොටස් හිමියන්ගේ සඳහා රක්වරණය, සමාගමක් අවසන් කිරීම</p>	පැය 06
10. රක්ෂණය	<p>10.1 රක්ෂණයේ වැදගත්කම</p> <p>10.2 රක්ෂණයේ මූලික සිද්ධාන්ත</p> <p>10.3 රක්ෂණ වර්ග</p>	පැය 03

	11. කුලී සින්නක්සර හා කල්ඛු පිළිබඳ නීතිය	11.1 කුලී සින්නක්සර සහ කල්ඛුවලට අදාළ ප්‍රධාන මූලධර්ම	පැය 03
10	පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයනය සහ සම්ම්ත්‍රණ	
11	අැගයීම් ක්‍රමවේදය	අවසන් පරීක්ෂණය (100%)	
12	නිරදේශීක ගුන්ථ a) Weeramanthi G.C. b) Cooray L.J.M. c) Cooray J.A.L d) Cooray Sunil e) Smith S.A. f) Wade & Philip g) Craig P.P. h) Sharvananda S i) Dicey j) Jennings Ivor k) Garner A.F l) Mukerji K.P. m) Laski H.J. n) Constitutions of 1931, 1948, 1972 and 1978 o) රු.චි. පලිහපිටිය p) රු.චි. පලිහපිටිය q) රු.චි. පලිහපිටිය	An invitation to the Law Constitutional Government in Sri Lanka Constitutional & Administrative Law in Sri Lanka Principles of Administrative Law in Sri Lanka Constitutional & Administrative Law Constitutional & Administrative Law Administrative Law Fundamental Rights Law of the Constitution The Law & the Constitution Political Science & Government The State Grammar of Politics ව්‍යවස්ථා නීතිය පරිපාලන නීතිය වාණීජ/ව්‍යාපර නීතිය වෙළුම 1 හා 2	

උපාධී III කොටස

විෂය සංකේතය	විෂය	ඉගෙනුම් පැය	සම්භාර අගය	විෂයෙහි තත්ත්වය
MEX 3501	රාජ්‍ය ප්‍රතිපත්ති	75	05	අනිවාර්යයි
MEX 3502	සංවර්ධන පරිපාලනය	75	05	අනිවාර්යයි
MEX 3503	රාජ්‍ය මූල්‍යය	75	05	අනිවාර්යයි
MEX 3504	සංවර්ධන ආර්ථික විද්‍යාව	75	05	අනිවාර්යයි
MEX 3505	මානව සම්පත් කළමනාකරණය	75	05	අනිවාර්යයි
MEX 3506	මූල්‍ය කළමනාකරණය	75	05	අනිවාර්යයි

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධී පාසුලාව

පාසුලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාසුලා ඒකකයේ සංකේතය	MEX 3501
2	පාසුලා ඒකකයේ නම	රාජ්‍ය ප්‍රතිපත්ති
3	ඒකක අගය	05
4	අධ්‍යාපන වර්ෂය	03
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>මෙම පාසුලාව මගින් රාජ්‍ය ප්‍රතිපත්ති තාක්ෂණ හා ප්‍රායෝගිකත්වය පිළිබඳ හැඳින්වීමක් ලබා දේ. එසේම රෘත්‍යේ සැලසුම් හා වැඩිසටහන්වල තාර්කිකතාවය හා එලදායිතාවය වැඩි කිරීම සඳහා එම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද? ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේද? සහ රාජ්‍ය ප්‍රතිපත්ති අයන්නේ කෙසේද? යන්න පිළිබඳව පැහැදිලි කරයි.</p>
7	පාසුලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>අ) තීරණ ගැනීම හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන සංකල්ප, තාක්ෂණ හා ප්‍රතිපත්ති විශ්ලේෂණ ප්‍රවේශයන් පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීම.</p> <p>ආ) ප්‍රතිපත්ති විශ්ලේෂණය හා තීරණ ගැනීමේ දක්ෂතා වර්ධනය කිරීම.</p> <p>ඇ) රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද හා දක්ෂතා වර්ධනය කිරීම.</p> <p>ඇශ) රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණයට අවශ්‍ය දෙනාත්මක ආකල්ප හා සාරචර්ම ගොඩ නැගීම.</p>
8	පාසුලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>පාසුලාව අවසානයේදී දිජ්‍යායු විසින්,</p> <p>අ) ප්‍රතිපත්ති විශ්ලේෂණය හා ක්‍රියාවලියට සම්බන්ධ සංකල්ප ප්‍රවේශයන්, තාක්ෂණ හා ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම.</p> <p>ආ) ප්‍රතිපත්ති විශ්ලේෂණයට අදාළ ක්‍රමවේද යොදා ගෙන රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය කිරීමේ හැකියාව</p> <p>ඇ) ප්‍රතිපත්ති විශ්ලේෂණයට අදාළ පර්යේෂණ හැකියාවන් දැයුණු කර ගැනීම.</p>
9	පාසුලාවේ අන්තර්ගතය	
	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා
	1. රාජ්‍ය ප්‍රතිපත්ති හැඳින්වීම	<p>1.1 මූලික සංකල්ප හා නිර්වචන</p> <p>1.2 ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික ලක්ෂණ</p> <p>1.3 ප්‍රතිපත්තියට සම්බන්ධ අනෙකුත් විෂයයන්</p>
		පැය 05

		1.4 රාජ්‍ය ප්‍රතිපත්ති වර්ගීකරණය	
	2. ප්‍රතිපත්ති විශ්ලේෂණය හැඳින්වීම	2.1 ප්‍රතිපත්ති විශ්ලේෂණයට සම්බන්ධ නිර්වචන හා එහි ප්‍රධාන ලක්ෂණ 2.2 ප්‍රතිපත්ති නිමවුම හා ප්‍රතිච්චාකය 2.3 ප්‍රතිපත්ති පරිසරය 2.4 ප්‍රතිපත්ති විශ්ලේෂණයේ මූලික ලක්ෂණ 2.5 ප්‍රතිපත්ති විශ්ලේෂණ ප්‍රවේශ හා ක්‍රමවේද	පැය 10
	3. රාජ්‍ය අංශයේ තීරණ ගැනීම හා ඒවායේ තර්කානුකූලනාවය	3.1 තීරණ ගැනීම හා තීරණ ගැනීමේදී සලකා බැලෙන සාධක සහ ගෙශලියන් 3.2 තාර්කික තීරණ ගැනීමේ ක්‍රියාවලිය 3.3 රාජ්‍ය අංශයේ තීරණ ගැනීමේදී මතුවන අභියෝග හා බාධක	පැය 05
	4. තීරණ ගැනීමේ / ප්‍රතිපත්ති සැකසීමේ ආකෘති හා නයායන්	4.1 මතෙක් මූලික ආකෘති 4.2 නිරදේශාත්මක ආකෘති 4.3 විස්තරාත්මක ආකෘති	පැය 10
	5. ප්‍රතිපත්ති ක්‍රියාවලියට සම්බන්ධ වන ක්‍රියාකාරීන්	5.1 ප්‍රතිපත්ති ක්‍රියාවලියට සම්බන්ධ වන ක්‍රියාකාරීන් 5.2 ප්‍රතිපත්ති ක්‍රියාලියේදී රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාව 5.3 රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය හා සෑල්ලදායිතාවය	පැය 05
	6. ප්‍රතිපත්ති ක්‍රියාවලිය	6.1 ප්‍රතිපත්ති ක්‍රියාවලියට සම්බන්ධ විවිධ ප්‍රවේශයන් හැඳින්වීම	පැය 05
	7. ප්‍රතිපත්ති සම්පාදනය	7.1 ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය සැකසීම 7.2 ගැටළ නිර්ච්චනය 7.3 පුරෝක්තිතය 7.4 විකල්ප විශ්ලේෂණය 7.5 අරමුණු හා ප්‍රමුඛතා පිහිටු වීම	පැය 10
	8. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම	8.1 ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හැඳින්වීම 8.2 ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශයන් 8.3 ප්‍රතිපත්ති සාර්ථක / අසාර්ථක වීමට බලපාන සාධක	පැය 05
	9. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම	9.1 ප්‍රතිපත්ති ඇගයීම හැඳින්වීම 9.2 ප්‍රතිපත්ති ඇගයීමේ අවශ්‍යතාවය 9.3 විවිධ ඇගයීම් වර්ග 9.4 ප්‍රතිපත්ති ඇගයීමේ ක්‍රියාවලිය 9.5 ඇගයීම දිල්ප ක්‍රම	පැය 05

		9.6 ප්‍රතිපත්ති ප්‍රතිඵල හා බලපැම මැතිමේදී මතුවන ගැටළු	
	10. ප්‍රතිපත්ති විශ්ලේෂණය හා ඇගයීමට සම්බන්ධ පර්යේෂණ ක්‍රම	10.1 සංඛ්‍යාත්මක ක්‍රම 10.2 විස්තරාත්මක ක්‍රම	පැය 05
	11. ප්‍රතිපත්ති වෙනස් කිරීම	11.1 ප්‍රතිපත්ති පවත්වා ගෙන යාම, අනුපාත්ත කිරීම හා අවසාන කිරීම. 11.2 ප්‍රතිපත්ති අනුපාත්ත කිරීමේ හා අවසාන කිරීමේ ක්‍රම 11.3 ප්‍රතිපත්ති අනුපාත්ත කිරීමේදී හා අවසාන කිරීමේදී මතුවන ගැටළු	පැය 05
	12. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති		පැය 05
10	පාසුමාලාව පවත්වාගෙන යන ආකාරය	ස්වයං අධ්‍යයන හා සම්ම්‍රුණ	
11	ඇගයීම ක්‍රමවේදය	ලිඛිත පරීක්ෂණ 100%	
12	නිරද්‍යුකිත ගුන්ථ 1. Hogwood Brain W. and Lewis A. Gunn. (1985) Policy Analysis for the Real World , Oxford University Press 2. Dye Thomas R. (1995) Understanding Public Policy , W. Hogwood and Lewis A. Gunn (1984) Policy Analysis for the Real World . 3. Anderson James. (1994) Public Policy Making , 2nd ed., New York: Houghton Mifflin Company. 4. ප්‍රනාන්දු ආර්. ලලිතා එස්. (2009) රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය, කතා ප්‍රකාශනයකි.		

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 3502
2	පාඨමාලා ඒකකයේ නම	සංවර්ධන පරිපාලනය
3	ඒකක අගය	05
4	අධ්‍යාපන වර්ෂය	03
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි
6	වලංගුතාව	<p>රාජ්‍ය කළමනාකරණ උපාධිඛාරීන් බහුතරයක් රාජ්‍ය අංශයට සම්බන්ධ ආයතනවල සේවාවල තියුණු වනු ඇත. එබැවින්, රාජ්‍ය අංශයේ සේවයේ තියුණුවන්නේ අවශ්‍ය වන සංවර්ධන පරිපාලනය පිළිබඳ විෂය දැනුම ලබා දීම මෙම පාඨමාලාවෙන් බලාපොරොත්තු වේ. නිලතන්තුයේ පැවරෙන නව කාර්යාලයන් සාම්පූද්‍යීක රාජ්‍ය පරිපාලනයෙන් පැහැදිලි කළ තොගකි වේ. රාජ්‍ය පරිපාලන කේෂතුයේ බාරිතාවය ප්‍රමාණවත් තොවන අතර පරිපාලන ක්‍රමය තවදුරටත් දියුණු කිරීම සහ ගක්තිමත් කිරීම අවශ්‍ය වේ. එබැවින් රාජ්‍ය කළමනාකරණ කේෂතුයේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන කිරීම සඳහා සංවර්ධන පරිපාලන විෂයය හැඳුරුම අවශ්‍ය වේ.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>සංවර්ධන පරිපාලන විෂයය අදාළ ප්‍රධාන සංකල්ප පිළිබඳවත්, සංවර්ධන අරමුණු මුදුන් පැමුණුවා ගැනීම සම්බන්ධයෙන් දියුණු වෙමින් පවතින රටවල් මුහුණ දෙනු ලබන අභියෝග පිළිබඳවත් සිසන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම පාඨමාලාවේ මූලික පර්මාර්ප වේ. සමාජයේ පහළ පිඩිත පිරිසගේ ගැටළ සහ ප්‍රශ්න විසඳීමට හැකි වන අන්දමින් වඩා නම්‍ය සහ ප්‍රතිචාරාත්මක ලෙස "රාජ්‍ය පරිපාලන ක්‍රමය සංවර්ධන පරිපාලන යාන්ත්‍රණයක්" ලෙස ගොඩ ගැනීම හා ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් පාඨමාලාවේදී අවධාරණය කරනු ලැබේ.</p>
8	පාඨමාලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම පාඨමාලාව හැඳුරුමෙන් දියුණු වෙමින් පවතින රටවල් සංවර්ධනය හා සංවර්ධන පරිපාලනය සම්බන්ධයෙන් මුහුණු දෙනු ලබන ප්‍රධාන ගැටළ තේරුම් ගැනීමටත් ඒවා විශ්‍රාන්ති අවශ්‍ය අවබෝධය සිසුන්ට ලැබේනු ඇත. විශේෂයෙන් ගිෂ්‍යයින්ට පහත සඳහන් කේෂතු පිළිබඳව විෂයානුබද්ධ දැනුම සහ යානාත්මක දක්ෂතා ලබා දීමට අපේක්ෂා කෙරේ.</p> <p>අ) ගිෂ්‍යයින්ට සංවර්ධනය හා සංවර්ධන පරිපාලනය පිළිබඳවත් සමස්ත හා ජාත්‍යන්තර ගැටළ හා අභියෝගයන් පිළිබඳවත් එම තත්ත්වයන් ලංකව කෙරෙහි බලපාන අන්දම පිළිබඳවත් අවබෝධයක් ලබා දීම.</p> <p>ආ) ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ පරිපාලනය/ කළමනාකරණය සම්බන්ධයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ හැකියාවන් පිළිබඳ විශ්‍රාන්ති කිරීම.</p> <p>ඇ) ශ්‍රී ලංකාවේ ජාතික, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ ඇති පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳ සිසුන්ට දැනුම ලබා දීම.</p> <p>ඇ) ආර්ථික විද්‍යාව කළමනාකරණය හා සංවිධානය, රාජ්‍ය පරිපාලනය හා ප්‍රතිපත්ති වැනි විෂයයන් සම්බන්ධයෙන් සිසුන් ලබා ගෙන ඇති දැනුම ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිපාලනය සම්බන්ධයෙන් යොදා ගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම.</p> <p>ඉ) සංවර්ධනයට අදාළ පරිපාලනය සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රම පිළිබඳ දැනුම ලබා දීම.</p>

9	පායමාලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා	පැය ගණන
	1) සංවර්ධන පරිපාලනය හැඳින්වීම	1.1 ආර්ථික සංවර්ධනය 1.2 සංවර්ධනය අර්ථකථනය කිරීම 1.3 මානව සංවර්ධන සංකල්පය 1.4 තීරසාර සංවර්ධනය 1.5 සංවර්ධන පරිපාලනය අර්ථකථනය කිරීම 1.6 සංවර්ධන පරිපාලනය සම්බන්ධ නුතන තේම්වන්	පැය 06
	2) දියුණු වෙමින් පවතින රටවල් මූහුණ දෙන ප්‍රධන ගැටළු	2.1 යටත් විෂිත උරුමය 2.2 මානව සම්පත් සැලසුම් කිරීම හා පුහුණු ගුමයේ හිගකම 2.3 නිවැරදි දත්ත හා තොරතුරු හිගකම 2.4 අධිකාරීය බහුවිධ්‍යීම 2.5 නිලධාරීන්ගේ හා දේශපාලයුදින්ගේ බැඳීම අඩුකම	පැය 06
	3) නවීකරණය	3.1 හැඳින්වීම 3.2 කාර්මිකරණය 3.3 වර්ධන අවධින් 3.4 නවීකරණ න්‍යායේ දුර්වලතා හා විවේචන	පැය 03
	4) සංවර්ධනය සඳහා සැලසුම් කරණය	4.1 ජාතික සැලසුම් කරණය හඳුන්වා දීම 4.2 ජාතික සැලසුම් නිර්වචනය කිරීම 4.3 ජාතික සැලසුම්වල වැදගත්කම 4.4 ජාතික සැලසුම්වල ප්‍රධාන ලක්ෂණ 4.5 ජාතික සැලසුම් සම්පාදකයන් මූහුණ දෙන ගැටළු 4.6 ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සැලසුම්කරණය	පැය 06
	5) රාජ්‍ය අංශයේ එලදායකත්වය වර්ධනය කිරීම	5.1 එලදායකත්වය නිර්වචනය කිරීම 5.2 එලදායකත්වය අඩු වීමට හේතු 5.3 එලදායකත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ කාර්යභාරය 5.4 රාජ්‍ය අංශයේ එලදායකත්වය වැඩි කළ හැකි ක්‍රියාවන්	පැය 03
	6) සංවර්ධනය සම්බන්ධයෙන් කාන්තාව	6.1 පිතා මූලික සමාජ ව්‍යුහයයි 6.2 දේශපාලනය සම්බන්ධයෙන් කාන්තාවගේ සහභාගිත්වය 6.3 වෘත්තිය සම්ති සම්බන්ධයෙන් සහභාගිත්වය 6.4 ප්‍රධාන රැකියාවන් 6.5 කාන්තාව බලමුළුගැන්වීමේ වැදගත්කම 6.6 කාන්තාවගේ ක්‍රියාකාරී සහ සම සහභාගිත්වය	පැය 03
	7) සංවර්ධන පරිපාලකයින් පුහුණු කිරීම	7.1 කළමනාකරණ පරිපාලන ගැටළු 7.2 සම්බන්ධීකරණ ගැටළු 7.3 පරිපාලන හැකියාව 7.4 මානව සම්පත් වර්ධනය කිරීම	පැය 03
	8) රාජ්‍ය අංශයේ නායකත්වය	8.1 නායකත්වය සහ කළමනාකරණය 8.2 නායකත්වය සහ කණ්ඩායම්	පැය 03

	9) දිලිඳකම	9.1 දුප්පත්කම සහ සහසු සංවර්ධන අහිමතාර්ථ 9.2 දුප්පත්කම නිර්චනය කිරීම 9.3 දැඩි ආදායම විෂමතාවයන් 9.4 ග්‍රාමීය දිලිඳකම 9.5 කාන්තාව සහ දිලිඳකම	පැය 06
	10) රාජ්‍ය පුද්ගලික හඳුවල	10.1 රාජ්‍ය පුද්ගලික හඳුවල නිර්චනය කිරීම 10.2 රාජ්‍ය පුද්ගලික හඳුවල පර්මාර්ථ 10.3 රාජ්‍ය පෙෂ්ඨගලික හඳුවල සම්බන්ධයෙන් රාජ්‍ය හා පෙෂ්ඨගලික අංශයේ කාර්යභාරය 10.4 රාජ්‍ය පෙෂ්ඨගලික හඳුවල් වර්ග 10.5 ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන හඳුවල් වර්ග 10.6 ගැටළු හා අහියෝග 10.7 ශ්‍රී ලංකාවේ රාජ්‍ය පෙෂ්ඨගලික හඳුවල් දියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග	පැය 03
	11) රජයේ කාර්යභාරය	11.1 හැඳින්වීම 11.2 රාජ්‍ය අංශයේ අවශ්‍යතාවය 11.3 රජයේ මැදිහත් වීමේ අවධින් 11.4 රජයේ සහභාගිත්වය පිළිබඳ පවතින විවාද	පැය 03
	12) පරිපාලන කාර්යාලය කෙරෙහි දූෂණයෙහි බලපෑම	12.1 දූෂණය අර්ථකථනය කිරීම 12.2 නිලතන්ත්‍රය තුළ දූෂණය ව්‍යාප්ත වීමට දායක වන කරුණු 12.3 පරිපාලන කාර්යාලය කෙරෙහි දූෂණය ඇති කරනු ලබන බලපෑම 12.4 දූෂණය වලක්වා ගත හැකි තුම සහ පාලනයන්	පැය 06
	13) ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා බලය බෙදා හැරීම	13.1 විමධ්‍යගතකරණයෙහි අර්ථකථනය 13.2 බලය බෙදා හැරීමේ ඇති වැදගත්කම 13.3 ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරීම සම්බන්ධ ගැටළු	පැය 06
10	පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය	දේශන, ස්වයං අධ්‍යයන හා සම්මන්ත්‍රණ	
11	අැගයීම් ක්‍රමවේදය	අවසාන පරීක්ෂණය 100%	
12	නිර්දේශීත ගුණෝ 1. S.A. Palekar, (2012), <u>Development Administration</u> , PHI Learning & Pvt. Ltd., India. 2. Michael P. Todaro & Stepan C. Smith, (2012), <u>Economic Development</u> 11 th Edition, Person Education Inc. 3. Mark Turner and David Hulme, (1997), <u>Governance, Administration and Development</u> , Palgrave, New York. 4. Owen E. Hughes (1998), <u>Public Management and Administration</u> Macmillan Education Australia Pvt Ltd.		

5. Gant. George. F. (1979) Development Administration, Madison: University of Wisconsin Press.
6. Rondinelli. Dennis. (1983) Development Projects as Policy Experiments: An Adaptive Approach to Development Administration. Methuen & Co. Ltd. London.
7. Mathur, Hari Mohan, (1986) Administering Development in the Third World: Constraints and Choices: Sage Publications-New Delhi.
8. R.K. Sapru, (1994), Development Administration, Sterling Publishers Pvt. Ltd. New Delhi.
9. O.P. Dwivedi, (1994), Development Administration, from underdevelopment to sustainable development. MacMillan press, London.
10. Naomi Caiden and Aaron Wildavsky, (1985), Planning and Budgeting in Poor Countries. Transaction Books London.
11. S.K. Chatterjee, (1990), Development Administration with special reference to India, Surjeet Publications, Kamala Nagar.
12. Deepa Narayan, (2000), Voice of the Poor: Can Anyone Hear Us? Oxford University Press.
13. Slater, D. (1989), Territorial Power and the Peripheral State: The Issue of Decentralization, Development and change, Vol. 20(3), pp. 501-31.
14. World Bank, (2006), World Development Report - Equity & Development, Washington DC, World Bank.
15. World Bank, (2008), World Development Report -Agriculture for Development, Washington DC, World Bank.
16. World Bank, (2010), World Development Report - Development & Climate Change, Washington DC, World Bank.
17. World Bank, (2012), World Development Report -Gender Equality & Development, Washington DC, World Bank.
18. World Bank, (2017), World Development Report -Government & the Law, Washington DC, World Bank.
19. Wallis, M. (1990), Bureaucracy: Its Role in Third World Development (London: Macmillan)
20. Reilly, W. (1987) Management and Training for Development: The Hombe thesis, Public Administration and Development, Vol. 7(1), pp. 25-42.
21. Hage, J. and Finsterbusch, K. (1987) Organizational Change as a Development Strategy: Models and Tactics for Improving Third World Organizations (Boulder : Lynne Rienner)

	<p>22. Goetz, A.M. (1992) "Gender and Administration", <u>IDS Bulletin</u>, Vol. 23(4) pp. 6-17.</p> <p>23. Chowdhury, A and Kirkpatrick, C. (1994) <u>Development Policy and Planning : An Introduction to Models and Techniques</u> (London : Routledge).</p> <p>24. James Dreze, Amartya Sen, and Athar Hussain (1995) <u>The Political economy of Hunger</u>, selected Essays (New York) Clarendon Press: Oxford.</p> <p>25. Blomstrom M. and B. Hettne, (1987) <u>Development Theory in Transition</u> Bath Press Avon, U.K.</p> <p>In addition students must read relevant materials which are available in the Sinhala language, for example</p> <p>26. එච්. එම්. ඒ. හේර්න්, (2017), <u>සංවර්ධන පරිපාලනය</u>, ශ්‍රී දේශී ප්‍රින්ටර්ස් (ප්‍රසිවට්) මිමිවි, දෙහිවල</p> <p>27. එච්. එම්. ඒ. හේර්න්, සහ එච්. එම්. ඒ. ඩී. ඩී. හේර්න්, (2016), <u>බලය බෙදා හැරීම: ගැටුණ හා අභියෝග</u> සියලුත ප්‍රකාශන, පන්තිපිටිය.</p> <p>28. ඒ. ඩී. වන්නිනායක, (1990), <u>සංවර්ධන පරිපාලනය</u>, සර්වෝදය - විශ්වවෛශ්‍ය මුද්‍රණය.</p> <p>29. ආර්ථික විමසුම, සටහන සගර්ව, වාර්ෂික මහ බංකු වාර්තා යනාදි පොත්පත්</p>
--	--

විද්‍යාලේදී කළමනාකරණ (රාජු) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 3503
2	පාඨමාලා ඒකකයේ නම	රාජු මූල්‍යය
3	ඒකක අගය	05
4	අධ්‍යයන වර්ෂය	03
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි *
6	වලංගුතාව	<p>රාජු මූල්‍ය විෂය මගින් ආර්ථිකයක කටයුතු කෙරෙහි රජයේ මැදිහත් විම විස්තර කරයි. එය සිදු කරනුයේ වෙළඳපාලවල් අසාර්ථක වනුයේ ඇයි යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙමිනි. තවදුරටත්, මෙම විෂය රජයක් අසාර්ථක වීමේ හැකියාව සහ අදාළ වන මූලාගුයන් සාකාච්ඡා කරයි. රාජු කළමනාකරණයට සම්බන්ධ බොහෝමයක් උපාධිකාරීන් රාජු මූල්‍යයට සම්බන්ධ විවිධ ත්‍රියාකාරීන්වල සේවයේ නිරත වෙති. එම ත්‍රියාකාරීන්වයන් අතර රාජු වියදුම් ව්‍යාපෘති සැලසුම්කරණය, බදු ක්‍රමයන් සකස් කිරීම සහ රාජු අයවැයකරණය ආදිය ඇතුළත් වේ. ඒ අනුව මෙම විෂය මගින් එම අරමුණු ඉටු කර ගැනීම සඳහා සවිමත් වූ අවබෝධයක් සපයා දෙයි.</p>
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු	<p>මෙම විෂය කේත්දිගත වනුයේ රාජු වියදුම හා බදුකරණය සම්බන්ධ ගැටළු විශ්ලේෂණයට යොදා ගනු ලබන සූක්ෂ්ම ආර්ථික විද්‍යා හාවිතයන් වටාය. ඒ අනුව රාජු මූල්‍ය විෂය මගින් ආර්ථික විද්‍යා විශ්ලේෂණ ක්‍රමෝපායන් පිළිබඳව සිසුන් දැනුවත් කරන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධ රාජු මූල්‍යයට අදාළව සත්‍ය ලෙස්කයේ ගැටළු හඳුන්වා දීමටද උත්සහ දරයි.</p>
8	පාඨමාලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය	<p>මෙම විෂය සම්පූර්ණ කිරීමෙන් අනුතුරුව, සිසුන් හට රාජු මූල්‍ය හා සම්බන්ධ ගැටළු සූක්ෂ්ම ආර්ථික විද්‍යා න්‍යායාත්මක රාමුව යොදා ගෙන විශ්ලේෂණය කිරීමට හැකි විය යුතුය. විශ්ලේෂණයන්ම, මෙම විෂය පහත සඳහන් දී කිරීමට අවශ්‍ය විෂය බද්ධ සහ යුනාත්මක දක්ෂතා සංවර්ධනය කිරීමට අපේක්ෂිතය:</p> <ul style="list-style-type: none"> අ) වෙළඳපල ආර්ථිකයක් තුළ රාජු අංශයේ අවශ්‍යතාවය තහවුරු කිරීම. ආ) වෙළඳපල අසාර්ථකත්වය හඳුනා ගැනීම සහ විස්තර කිරීම. ඇ) වෙළඳපල අසාර්ථකත්වය විසඳීමට හැකි මාරුග යොළනා කිරීම. ඈ) ප්‍රධාන මූලධර්මයන්ට යටත්ව රාජු වියදුම් ව්‍යාපෘතින් නිර්මාණය කිරීම. ඉ) රාජු වියදුම් ව්‍යාපෘතින් ඇගයීම්. ඊ) බදුකරණයේ ප්‍රධාන ලක්ෂණයන් හඳුනා ගැනීම. උ) බදු ආපාතය මැනීම. ඌ) බදු ක්‍රමයක සූහ සාධන බලපෑම ඇස්ක්‍රීමෙන්තු කිරීම. ඍ) හොඳ බදු ක්‍රමයක් නිර්මාණය කිරීම. ඏ) සමාජ සූහසාධනය වැඩසටහන් ඇගයීම.
9	පාධිමාලාවේ අන්තර්ගතය	
	ප්‍රධාන මාත්‍රකා	සෙසු මාත්‍රකා
	1) රාජු මූල්‍ය හැඳින්වීම	<p>1.1 රාජු මූල්‍ය නිර්වචනය කිරීම. 1.2 පොදුගලික මූල්‍ය හා රාජු මූල්‍ය වෙන් කොට දැක්වීම 1.3 නිදහස් වෙළඳපල ආර්ථිකය සහ පාලිත ආර්ථිකය වෙන් කොට දැක්වීම 1.4 නිදහස් වෙළඳපල ආර්ථිකයක රජයේ කාර්යාලය</p>
		පැය 05

		1.5 රාජ්‍ය මූල්‍ය විද්‍යාත්මක විෂයයක් ලෙසට විශාලය වේ	
	2) රාජ්‍ය මූල්‍ය අධ්‍යාපනය සඳහා වන විශ්ලේෂණාත්මක රාමුව	<p>2.1 සුක්ෂ්ම ආර්ථික විද්‍යාවට සම්බන්ධ විශ්ලේෂණාත්මක රාමුව හඳුන්වා දීම</p> <p>2.2 උපයෝගීතා රාමුවෙහි මූලික දැනුම්</p> <p>2.3 එප්චර්ත් රුපසටහන්, පැරටෝ ප්‍රශ්නස්ථාවය හා සමාජ සුභ සාධනය</p> <p>2.4 මිනිසුන් අතර කාර්යක්ෂමව හා සාධාරණව සම්පත් බෙදා හැරීම</p> <p>2.5 සමාජ සුභ සාධනයේ මිනුම් ලෙස පාරේහෝගික අතිරික්තය හා නීෂ්පාදන අතිරික්තය යොදා ගැනීම</p>	පැය 10
	3) වෙළඳපල අසාර්ථකත්වය	<p>3.1 වෙළඳපල අසාර්ථකත්වය හඳුන්වා දීම</p> <p>3.2 වෙළඳපල අසාර්ථකත්වයේ මූලාශ්‍යන්</p> <p>3.3 වෙළඳපල අසාර්ථකත්වය නිවැරදි කිරීම</p> <p>3.4 රාජ්‍ය අසාර්ථකත්වය හඳුන්වා දීම</p> <p>3.5 රාජ්‍ය අසාර්ථකත්වයේ මූලාශ්‍යන්</p>	පැය 10
	4) පොදු භාණ්ඩ	<p>4.1 පොදු භාණ්ඩ නිර්වචනය</p> <p>4.2 පොදු භාණ්ඩ භා පොද්ගලික භාණ්ඩ වෙන් කොට දැක්වීම</p> <p>4.3 ප්‍රශ්නස්ථා පොදු භාණ්ඩ සම්පාදන මට්ටම නිර්ණය කිරීම</p> <p>4.4 පොදු භාණ්ඩ සම්පාදනය හා සම්බන්ධ ගැටුව</p>	පැය 10
	5) බාහිරතා	<p>5.1 බාහිරතා හැඳින්වීම</p> <p>5.2 බාහිරතා වර්ගීකරණය</p> <p>5.3 බාහිරතා සඳහා වන පොද්ගලික භා රාජ්‍ය විසඳුම්</p> <p>5.4 බාහිරතා සහ කේස් තාක්ෂණය</p>	පැය 10
	6) රාජ්‍ය වියදම්	<p>6.1 රාජ්‍යක විශාලත්වය මැනීම</p> <p>6.2 රාජ්‍ය වියදම් භා සම්බන්ධ තාක්ෂණයන්</p> <p>6.3 රාජ්‍ය විසඳුම් වර්ගීකරණය</p> <p>6.4 රාජ්‍ය වියදම් භා සම්බන්ධ මූලධර්මයන්</p> <p>6.5 රාජ්‍ය වියදම් ව්‍යාපෘතින් ඇගයීමේදී අදාළ වන විශ්ලේෂණයන්</p> <p>6.6 ශ්‍රී ලංකාව භා අනෙකුත් රටවල රාජ්‍ය වියදමේ නැමියාවන්</p>	පැය 10
	7) බදුකරණය	<p>7.1 රාජ්‍යක ආදායම් ප්‍රහවයක් ලෙසට බදුකරණය</p> <p>7.2 බදුකරණයේ මූලධර්මයන්</p> <p>7.3 බදු ආපාතය</p> <p>7.4 බදුකරණයේ විශ්ලේෂණ ක්‍රමවේදයක් ලෙසට අර්ථ සමතුලිත ආකෘතිය හඳුන්වා දීම</p> <p>7.5 එකක බදු භා අගය මත අය කරන බදු වෙන් කොට දැක්වීම</p> <p>7.6 බද්දක අතිරික්ත බදු බර</p> <p>7.7 ප්‍රශ්නස්ථා භාණ්ඩ බදු ක්‍රමයක් නිර්මාණය කිරීම</p> <p>7.8 ශ්‍රී ලංකාව භා අනෙකුත් රටවල බදුකරණයේ නැමියාවන්</p> <p>7.9 රාජ්‍ය අයවැයකරණය</p>	පැය 10

	8) ආදායම් ප්‍රතිච්‍යාපනීය	8.1 හැඳින්වීම 8.2 ආදායම් ව්‍යාප්තිය විහාග කිරීම 8.3 විවිධ සමාජ සුභසාධන ග්‍රීතයන් 8.4 හාණේඛ හා මුදල් සංකාමවල බලපෑම	පැය 10
10	පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය	දේශනා, ස්වයං අධ්‍යයන හා සම්මත්තුණ	
11	අැගසිම් ක්‍රමවේදය	අවසාන පරීක්ෂණය 100%	
12	නිරද්‍යුකිත ග්‍රන්ථ 1) Joseph E. Stiglitz (2000) <i>Economics of the Public Sector</i> , Third Edition - W. W. Norton & Company 2) Harvey Rosen and Ted Gayer (2008), <i>Public Finance</i> , McGraw-Hill publishers, New York 3) John Leach (2004), <i>A Course in Public Economics</i> , Cambridge University Press, UK 4) Lean hindriks and Gareth D. Myles (2006), <i>Intermediate Public Economics</i> , The MIT Press, London 5) ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා		

*සටහන : සම්මත්තුණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනවාද යන කාරණය, ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රතිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සංඛ්‍යාව මත තීරණය වේ.

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 3504									
2	පාඨමාලා ඒකකයේ නම	සංවර්ධන ආර්ථික විද්‍යාව									
3	ඒකක අගය	05									
4	අධ්‍යාපන වර්ෂය	03									
5	දේශනා මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි									
6	වලංගුතාව සංවර්ධන ආර්ථික විද්‍යාව වූ කළේ ඉතා වැදගත් විෂය ක්ෂේත්‍රයකි. ඩුදෙක් එය න්‍යායාත්මක විෂයයක්ම නොව ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය හැදැරීම මූලික කර ගත් විෂයකි. ආර්ථික සංවර්ධනය යනු සමස්ථ මිනිසාගේ ජීවන මට්ටම ඉහළ නෘත්‍යාලීම සඳහා පහසුකම් සපයන්නා වූ ව්‍යුහාත්මක වෙනස්වීම්වලට ලක්වන්නා වූ ක්‍රියාවලියකි. එහෙයින්, ආර්ථික වර්ධනයේ එල බෙදා හැරීම, රටවල් මුහුණුපාන ප්‍රධාන ගැටුවකි. මෙම පාඨමාලාව මගින්, වර්තමාන රටවල් මුහුණුපාන ආර්ථික සංවර්ධන ගැටුව පිළිබඳ හැදින්වීමක් සිසුන්ට ලබා දීම අරමුණු කර ගත් අතර, තවදුරටත් එම ගැටුව විසඳීමේ මූලික ක්‍රියාවලිය වර්ධනය තුළින් එහිලා ශිෂ්‍යයාගේ දායකත්වය ඉහළ තැබීම අපේක්ෂා කෙරේ.										
7	පාඨමාලා ඒකකයේ අපේක්ෂිත අරමුණු අ) සංවර්ධන ආකෘතින් පිළිබඳ න්‍යායාත්මක දැනුමක් සිසුන්හට ලබා දීම. ඇ) සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණුපාන ආර්ථික ගැටුව පිළිබඳ සිසුන්ට අවබෝධයක් ලබා දීම. අඟ) ශ්‍රී ලංකාව මුහුණුපාන ප්‍රධාන ආර්ථික ගැටුව, හා ඒවාට විසඳුම් ලෙස ක්‍රියාත්මක ප්‍රතිපත්තින් පිළිබඳ සිසුවා දැනුවත් කිරීම. ඇඟ) වෙනස්වන ආයතනික හා සමස්ථ ලේඛනය පිළිබඳව පවතින වර්තමාන සංවර්ධන ගැටුව නිරාකරණය කිරීමේ සිසුන්ගේ හැකියාව දියුණු කිරීම.										
8	පාඨමාලා ඒකකය ඉගැන්වීමෙන් අපේක්ෂිත එලය පාඨමාලාව අවසානයේ සිසුවා තුළ, අ) සංවර්ධන ආකෘතින් පිළිබඳ න්‍යායාත්මක දැනුමක් තිබීම අපේක්ෂා කෙරේ. ඇ) වර්තමාන සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණුපාන ආර්ථික ගැටුව පිළිබඳ අවබෝධයකින් යුතුව වීම අපේක්ෂා කෙරේ. අඟ) ශ්‍රී ලංකාව මුහුණුපාන ආර්ථික ගැටුව පිළිබඳ හා ඒ සඳහා ගත හැකි ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත්හාවයකින් යුතුව වීම අපේක්ෂා කෙරේ. ඇඟ) එම ගැටුව විසඳීම සඳහා හඳුනා ගත් ප්‍රතිකර්ම ප්‍රායෝගිකව යොදා ගැනීමට අවශ්‍ය ක්‍රියාවයකින් යුතුව වීම අපේක්ෂා කෙරේ.										
9	පාඨමාලාවේ අන්තර්ගතය <table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="text-align: left; padding: 5px;">ප්‍රධාන මාත්‍රකා</th> <th style="text-align: left; padding: 5px;">සෞඛ්‍ය මාත්‍රකා</th> <th style="text-align: right; padding: 5px;">පැය ගණනා</th> </tr> </thead> <tbody> <tr> <td style="padding: 5px;">1 සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ හැදින්වීම හා සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ</td> <td style="padding: 5px;">1.1 සංවර්ධනය : සාම්ප්‍රදායික නිර්වචන, නව ආර්ථික විද්‍යාත්මක නිර්වචන 1.2 සංවර්ධන ආර්ථික විද්‍යාවේ ස්වභාවය 1.3 සංවර්ධන ආර්ථික විද්‍යාව 1.4 සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ</td> <td style="text-align: right; padding: 5px;">පැය 10</td> </tr> <tr> <td style="padding: 5px;">2 ආර්ථික සංවර්ධන න්‍යායන්</td> <td style="padding: 5px;">2.1 රෝස්ටෝගේ ආර්ථික වර්ධන අදියර පිළිබඳ න්‍යාය 2.2 හැරඹි බෝමාර වර්ධන න්‍යාය 2.3 ව්‍යුහාත්මක වෙනස්කම් න්‍යාය</td> <td style="text-align: right; padding: 5px;">පැය 10</td> </tr> </tbody> </table>	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණනා	1 සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ හැදින්වීම හා සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ	1.1 සංවර්ධනය : සාම්ප්‍රදායික නිර්වචන, නව ආර්ථික විද්‍යාත්මක නිර්වචන 1.2 සංවර්ධන ආර්ථික විද්‍යාවේ ස්වභාවය 1.3 සංවර්ධන ආර්ථික විද්‍යාව 1.4 සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ	පැය 10	2 ආර්ථික සංවර්ධන න්‍යායන්	2.1 රෝස්ටෝගේ ආර්ථික වර්ධන අදියර පිළිබඳ න්‍යාය 2.2 හැරඹි බෝමාර වර්ධන න්‍යාය 2.3 ව්‍යුහාත්මක වෙනස්කම් න්‍යාය	පැය 10	
ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණනා									
1 සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ හැදින්වීම හා සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ	1.1 සංවර්ධනය : සාම්ප්‍රදායික නිර්වචන, නව ආර්ථික විද්‍යාත්මක නිර්වචන 1.2 සංවර්ධන ආර්ථික විද්‍යාවේ ස්වභාවය 1.3 සංවර්ධන ආර්ථික විද්‍යාව 1.4 සංවර්ධනය වෙමින් පවතින රටවල ලක්ෂණ	පැය 10									
2 ආර්ථික සංවර්ධන න්‍යායන්	2.1 රෝස්ටෝගේ ආර්ථික වර්ධන අදියර පිළිබඳ න්‍යාය 2.2 හැරඹි බෝමාර වර්ධන න්‍යාය 2.3 ව්‍යුහාත්මක වෙනස්කම් න්‍යාය	පැය 10									

	3 පරිසරය , ආර්ථික සංවර්ධනය සහ බාහිරතා	3.1 බාහිරතා 3.2 බාහිරතා වර්ගීකරණය 3.3 බාහිරතා මගහරවා ගන්නේ කෙසේද? 3.4 බාහිරතාහි රජයේ කාර්යාලය	පැය 10
	4 ශ්‍රී ලංකාවේ සංවර්ධන අනියෝග	4.1 මැදි ආදායම් උගුල 4.2 සාර්ථක ආර්ථික ගැටළ 4.3 මානව ප්‍රාග්ධන ගැටළ 4.4 වෙළඳ ගැටළ 4.5 දේශපාලන ගැටළ 4.6 සමාජ හා සංස්කෘතික ගැටළ	පැය 15
	5 සංවර්ධන උපායමාර්ග	5.1 කාර්මික පදනම පුළුල් කිරීම 5.2 කංශිකාර්මික සංවර්ධනය 5.3 තීදහස් වෙළඳ උපාය මාර්ග 5.4 ව්‍යුහාත්මක වෙනස්කම්	පැය 15
	6 ශ්‍රී ලංකාවේ අතිත සංවර්ධන අත්දැකීම්	6.1 අභ්‍යන්තරාභිමුළ සංවර්ධන ප්‍රතිපත්ති හා අත්දැකීම් 6.2 බාහිරාභිමුළ සංවර්ධන ප්‍රතිපත්ති හා අත්දැකීම්	පැය 08
	7 ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධන ප්‍රතිපත්තිය	7.1 සමාජ වෙළෙඳපොළ ආකෘතිය 7.2 පංචවිධ සංවර්ධන සැලසුම 7.3 බලගතු ශ්‍රී ලංකාවක් - සංවර්ධන සැලසුම	පැය 04
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	සම්මත්තුණු/ස්වයං අධ්‍යයන	
11	අැගසිම ක්‍රමවේදය /අවසාන පරීක්ෂණය	ලකුණ 100 %	
12	නිරද්‍යුකිත ග්‍රන්ථ අ) Micheal Todaro and Stephen P smith (2003), Economic Development, 8 th edition, Pearson Education ඇ) Annual Report, Central Bank of Sri Lanka ඇ) D Colman and f Nixon (1994), Economics of Change in Less Developed Countries, Harvester Wheatsheaf. ඇ) Economic Review (People's Bank), Central Bank Staff Studies, Satahana. ඉ) Gircharan Das, (2002), India Unbound, Penguins ඊ) Business pages of News Papers, Daily FT, The Economist, The Bottom Line.		

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාසුලාව

පාසුලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාසුලා ඒකකයේ සංකේතය	MEX 3505	
2	පාසුලා ඒකකයේ නම	මානව සම්පත් කළමනාකරණය	
3	ඒකක අගය	05	
4	අධ්‍යාපන වර්ෂය	03	
5	දේශන මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	වලංගුතාව	<p>වර්තමාන සංවිධාන තුළ සේවය කරන සියලුම මට්ටම්වල සේවක සේවකාවන් සඳහා මානවසම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය ලිඛිතයක් බවට පත්ව ඇත.</p> <p>පූහුණු වූ, සංවර්ධනය වූ මානවසම්පත් සංවිධානයක ඉතා අගනා වත්කමකි. මක්නිසාද සමස්ථ සංවිධාන කාර්යාලා, එහි සේවක කාර්යාලා මත රඳා පවතින අතර එම සේවක කාර්යාලා තීරණය වනුයේ ඔවුන්ගේ හැකියාවන් සහ අනිප්‍රේරණය යන සාධක මතයි. මානවසම්පත් සංවර්ධනය සෘජුවම මෙන්ම වක්‍රාකාරවද සේවක හැකියාවන් සහ අනිප්‍රේරණය කෙරෙහි බලපායි.</p> <p>එබැවින් මෙම පාසුලාවේ මූලික අවධානය යොමුවන්නේ මානවසම්පත් සංවර්ධනයට අදාළ සූක්ෂ්ම දාෂ්ඨී කෝණය මතයි.</p>	
7	පාසුලා ඒකකයේ අජේක්ෂිත අරමුණු	<p>මානවසම්පත් සංවර්ධනයේදී මූහුණදෙන ගැටලු සහ මතහේද විශ්ලේෂණය කිරීම සහ තීරණය කිරීම සම්බන්ධයෙන් කුමානුකුල සහ තර්කානුකුල ප්‍රවේශයක් ලබාගැනීමට අදාළ දැනුම හා හැකියාවන් ලබාදීම මෙම විෂය ක්ෂේත්‍රයේ පරමාර්ථය වෙයි. මෙහිදී ශ්‍රී ලංකාවේ මානවසම්පත් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරනු ලැබේ.</p>	
8	පාසුලා ඒකකය ඉගැන්වීමෙන් අජේක්ෂිත එලය	<p>මෙම විෂය ඒකකය හැඳින්වීමෙන් පහත සඳහන් ඉගෙනුම්වල දිජ්‍යාලය අත්කර ගනී.</p> <ul style="list-style-type: none"> • මානවසම්පත් සංවර්ධනය සම්බන්ධ පොදු ගැටලු හැසිරවීම හා තීරණය. • සේවක පූහුණු හා කළමනාකරණ සංවර්ධන වාචිසටහන් නිර්මාණය කිරීම. • වෙත්තිය කළමනාකරණය කිරීම සහ සැලසුම්කරණය. 	
9	පාසුලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍යකා	සෞඛ්‍ය මාත්‍යකා	පැය ගණන
	1. මානවසම්පත් සංවර්ධනය හැඳින්වීම	<ul style="list-style-type: none"> - මානවසම්පත් සංවර්ධනය තීරුවනය කිරීම. - මානවසම්පත් සංවර්ධනය සංවිධානයේ කළමනාකරණය සහ මානවසම්පත් කළමනාකරණය සමඟ සම්බන්ධවන ආකාරය - මානවසම්පත් සංවර්ධන ප්‍රවේශය - මානවසම්පත් සංවර්ධනයේ විකාශනය - මානවසම්පත් සංවර්ධනයේ අවශ්‍යතාවය - මානවසම්පත් සංවර්ධනයේදී මූහුණදෙන අනියෝග 	පැය 07
	2. සේවක පූහුණුව හැඳින්වීම	<ul style="list-style-type: none"> - සේවක පූහුණුව - සේවක පූහුණුව තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ 	පැය 05

		<ul style="list-style-type: none"> - සේවක පුහුණුව සඳහා කුමානුකූල පිවිසුම 	
3.	සේවක පුහුණු අවශ්‍යතා නිෂ්චිත කිරීම	<ul style="list-style-type: none"> - පුහුණු අවශ්‍යතාවයක් යනු - පුහුණු අවශ්‍යතා හඳුනාගැනීමේ මට්ටම 	පැය 07
4.	එලදායී පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම	<ul style="list-style-type: none"> - පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු 	පැය 05
5.	ඉගෙනුම් සහ මානවසම්පත් සංවර්ධනය		පැය 07
6.	පුහුණු කම	<ul style="list-style-type: none"> - විවිධ පුහුණු කිරීමේ ක්‍රම සහ එක් එක් ක්‍රම අදාළ වන අවස්ථා සහ අදාළ උදාහරණ 	පැය 10
7.	පුහුණුව යෙද්වීම	<ul style="list-style-type: none"> - පුහුණුව යෙද්වීම යනු - පුහුණුව යෙද්වීමේ වැදගත්කම - පුහුණුව යෙද්වීමට අදාළ ආකෘතිය - පුහුණුව යෙද්වීමේ දී ඇතිවන බාධක 	පැය 05
8.	පුහුණුව අගය කිරීම	<ul style="list-style-type: none"> - පුහුණුව ඇගයීම හැඳින්වීම සහ ඇගයීමේ වැදගත්කම - පුහුණු ඇගයීමේ ආකෘතිය 	පැය 07
9.	කළමනාකරණ සංවර්ධනය	<ul style="list-style-type: none"> - කළමනාකරණ සංවර්ධනය නිර්වචනය - කළමනාකරණ සංවර්ධන වැඩසටහන් වල ස්වාධාවය හා වැඩසටහන් වර්ධනය 	පැය 07
10.	වෘත්තීය මග සහ වෘත්තීය මග කළමනාකරණය	<ul style="list-style-type: none"> - වෘත්තීය සම්බන්ධව යෙදෙන සාම්ප්‍රදායික සහ තුළත නිර්වචන - වෘත්තීය කළමනාකරණ ක්‍රියාවලිය සහ එමගින් ලබාගත හැකි ප්‍රතිලාභ - වෘත්තීය කළමනාකරණයට අදාළ වගකීම 	පැය 10
11.	මානවසම්පත් සංවර්ධනය සම්බන්ධ විශේෂ කරුණු		පැය 05
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	සම්මත්තුණ සහ ස්වයං අධ්‍යයන	
11	අැගයීම් ක්‍රමවේදය සහ අවසාන පරීක්ෂණය	අවසාන පරීක්ෂණ විභාගයක් පැවැත්වේ	
12	නිරදේශීක ග්‍රන්ථ <p>1) Warner,J.M., Human Resource Development; Foundation, Framework and applications (2006), Indian edition</p> <p>2) Noe, R.A, Employee Training and Development (2009), tata Mc Graw-Hill Edition</p>		

විද්‍යාලේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

පාඨමාලා ඒකකය පිළිබඳ විස්තර -

1	පාඨමාලා ඒකකයේ සංකේතය	MEX 3506	
2	පාඨමාලා ඒකකයේ නම	මූල්‍ය කළමනාකරණය	
3	ඒකක අගය	05	
4	අධ්‍යාපන වර්ෂය	03	
5	දේශනා මාධ්‍යය	සිංහල / ඉංග්‍රීසි	
6	විෂය තැවත්මනාව	<p>මූල්‍ය කළමනාකරණය පිළිබඳ මෙම මූලික විෂය ව්‍යාපාරයක මූල්‍ය කළමනාකරණය පිළිබඳ මූලික දැනුම වැඩි දියුණු කිරීම උදෙසා සකස් කර ඇත. ඒ අනුව, ක්ෂේත්‍රය තුළ පවතින මූලික සංකල්ප හා න්‍යායන් සාකච්ඡා කරනු ඇත. එම තිසාවෙන්, මෙම විෂය ව්‍යාපාරයකි. මූල්‍ය කළමනාකරණයේ න්‍යායන්මතක හා ප්‍රායෝගික පැතිකඩයන් අවබෝධය උදෙසා පිටුවහලක් වනු ඇත.</p>	
7	පාඨමාලා ඒකකයේ අභේක්ෂිත අරමුණු	<p>අ) මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම වර්ධනය කිරීම ආ) ව්‍යාපාර ඒකකයක් තුළ මූලික මූල්‍ය කළමනාකරණ න්‍යායන් සහ සංකල්පවල යෙද්වීම් අවබෝධ කර ගැනීමට සඳහා සිසුන්ව අනිප්‍රේරණය කිරීම ඇ) කාර්යක්ෂම සහ සංශෝධනය කළමනාකරණවන් වීම උදෙසා මුළු මූල්‍ය කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම.</p>	
8	පාඨමාලා ඒකකය ඉගැන්වීමෙන් අභේක්ෂිත එලය	<p>මෙම විෂය සාර්ථකව නිම කළ විට දිෂුනු විසින්; අ) මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ මූලික න්‍යායන්මතක පැතිකඩයක් පැහැදිලිව අවබෝධ කර තිබිය යුතුය. ආ) මෙම න්‍යායන්ගේ ප්‍රායෝගික හාවිතයන් පැහැදිලිව විශ්ලේෂණය කිරීමට සහ පැහැදිලි කිරීමට අවශ්‍ය දැනුම උකහා තිබිය යුතුයි. ඇ) කාර්යක්ෂම සහ සංශෝධනය කළමනාකරණවන් වීම උදෙසා අවශ්‍ය මූල්‍ය කළමනාකරණ කුසලතාවයන් වැඩි දියුණු කර තිබිය යුතුය.</p>	
9	පාඨමාලාවේ අන්තර්ගතය		
	ප්‍රධාන මාත්‍රකා	සෞඛ්‍ය මාත්‍රකා	පැය ගණන
	1) මූල්‍ය කළමනාකරණය හැඳින්වීම	<p>1.1 මූල්‍ය කළමනාරණය සම්බන්ධව පෙරවදනක් 1.2 මූල්‍ය කළමනාකරණයේ අරමුණු 1.3 මූල්‍ය ප්‍රකාශන, ආදායම් බදු හා මුදල් ප්‍රවාහයන් 1.4 මූල්‍ය වෙළඳපල</p>	පැය 10
	2) මූල්‍ය කළමනාකරණ සංකල්ප	<p>2.1 අවධානම හා ප්‍රතිලාභ 2.2 මුදලේ කාල වටිනාකම 2.3 කොටස් සහ තෙකුර අගයකිරීම</p>	පැය 10
	3) ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිසරය	<p>3.1 මූල්‍ය පද්ධතිය 3.2 මූල්‍ය අතරමැදියන් 3.3 මූල්‍ය උපකරණ 3.4 කොළඹ කොටස් වෙළඳපල</p>	පැය 10

		3.5 මිල දරුණකය	
	4) මූල්‍ය විශ්ලේෂණය, සැලසුම් කිරීම හා පාලනය	4.1 මූල්‍ය විශ්ලේෂණය (අනුපාත විග්‍රහය) 4.2 මූල්‍ය ප්‍රමෝශකථනය (අයවැය) 4.3 මූල්‍ය සැලසුම් කිරීම හා පාලනය	පැය 10
	5) මුදලලේ කාල වටිනාකම	5.1 මූලික සංකල්ප 5.2 අගය එකතුකළ බඳු (VAT) සහ විගණනය 5.3 වට්ටම් කිරීමේ ක්‍රියාවලිය	
	6) අවධානම සහ ප්‍රතිලාභ	6.1 අවධානම සහ ප්‍රතිලාභ මිනුම් දෙළු 6.2 ආයෝජන මත අවධානය සහ ප්‍රතිලාභ 6.3 සහසම්බන්ධය සහ ආයෝජන විවිධාංගිකරණය	පැය 10
	7) කාරක ප්‍රාග්ධන කළමනාකරණය	7.1 කාරක ප්‍රාග්ධන ප්‍රතිපත්තීන් 7.2 මුදල වෙළඳපල ආයෝජන අගය කිරීම 7.3 ඕසු කළමනාකරණ 7.4 තොග කළමනාකරණය 7.5 කොට්ඨාස අරමුදල් ප්‍රවාහ	පැය 15
10	පායමාලාව පවත්වාගෙන යන ආකාරය	දේශනා, ස්වයං අධ්‍යයන හා සම්මත්තුණ	
11	අැගසිම ක්‍රමවේදය	අවසාන පරීක්ෂණය 100%	
12	නිරදේශීත ග්‍රන්ථ		



බාහිර උපාධි හා විස්තාරිත පාසුමාලා ඒකකය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩ්විල - නුගේගොඩ

දුරකථන : +94 2801481/ +94 3132496

නැක්ස් : 011 2802753

ඊමේල් : info.ext@sjp.ac.lk

වෙබ් අඩවිය : www.external.sjp.ac.lk

විද්‍යුත් ඉගෙනුම පද්ධතිය : www.learnnext.sjp.ac.lk



බාහිර උපාධී හා විස්තාරිත පාදමාලා ජ්‍යෙක්‍ය
ශ්‍රී පෑයවරධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩ්විල
නුගේගොඩ

E-Mail:info.ext@sjp.ac.lk

Web- www.external.sjp.ac.lk

Virtual Learning Platform - learnnext.sjp.ac.lk